


බෝලදුනය විශ්වීස නි.

කතර කතිපටියාන හාවනා - 02

# ඉරියාප්පේ හාවනාව

## සහ

# සම්පූර්ණ හාවනාව



සම්පාදක

ප්‍රාග්‍රහ නාවල දම්මානපුදු ස්වාමීන් වහන්සේ

සතර සතිපටිධාන නාවනා - 02

## ඉරියාපලී නාවනාව

සිහි

සම්පූර්ණයේකුදී නාවනාව

සම්පාදක  
පූජ්‍ය නාවල ධම්මානජ්‍ය ස්වාමීන් වහන්සේ

ප්‍රකාශනය  
ශ්‍රී සඳ්ධර්ම සංස්කෘතිය  
'සඳහම් සෙවණ' විවේකාග්‍රමය,  
91/1, ගල්තොටමුල්ල,  
යක්කල.

විෂයම්: 071-4417813

විද්‍යුත් තැපෑල: [vinayalankara\\_sabha@mahavihara.org](mailto:vinayalankara_sabha@mahavihara.org)

වෙබ් අඩවි: [www.theravada.mahavihara.org](http://www.theravada.mahavihara.org)

[www.sadaham.net](http://www.sadaham.net)

ප්‍රථම මුද්‍රණය	: වජ/2551	(2007 ඔක්තෝබර්)
දෙවන මුද්‍රණය - සංස්කරණය I	: වජ/2554	(2010 ඔක්තෝබර්)
දෙවන මුද්‍රණය - සංස්කරණය I	: වජ/2554	(2010 ඔක්තෝබර්)

Copyright © Sri Saddharma Sansadaya - 2010

## ශ්‍රී සද්ධර්ම සංසදයෙන් ප්‍රකාශන වෙනත් ධරුණුන්ට

පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ

- අසිරීමත් දනය
- සුපිරිසිදු නිවන් මග
- ධම්මානක්කප්පවත්තන සූත්‍රය සහ අමාදම්ඟැස පහළ වීම
- ආනාපානසති හාවනාව
- තෙරුවන් වන්දනාව, සේත් පිරිත් සහ තෙසැත්තැ-කුණ වන්දනාව
- මහාසාරෝපම සූත්‍රය
- ධම්මානුස්සති හාවනාව
- පෘක්කුලමෙනසිකාර හාවනාව (පිළිකුල් හාවනාව)
- කරුමය පිළිබඳ අගෙනා දෙසුමක් (ව්‍යුලකම්මවිහඩිග සූත්‍රය)
- තුළ්දය නසන මග (ආසාතපරේච්චනය සූත්‍රය)
- ත්‍රිවිධ ලෙවතා වන්දනාව

පූජ්‍ය දිජ්පිටිගොඩ සේශ්ම්‍යාන්ත ස්වාමීන් වහන්සේ

- දාතුමනසිකාර හාවනාව
- තවසීවෙික හාවනාව
- බුද්ධානුස්සති හාවනාව

සම්බන්ධ රණයීංඡ

- පින සහ කුසලය පිළිබඳ උරවාද විනිශ්චය

බන්දුල ආනන්ද පෙරේරා

- පරාහව සූත්‍රදේශනාව සහ මහාමධ්‍යිගල සූත්‍රදේශනාව

නැවත මුද්‍රණය සඳහා, සියලු විමසීම,

ශ්‍රී සද්ධර්ම සංසදය  
‘සඳහම සෙවණ’ විවේකාග්‍රමය,  
91/1, ගල්නොටමුල්ල, යක්කල.

Tel : 071-4417813

E-mail: [vinayalankara\\_sabha@mahavihara.org](mailto:vinayalankara_sabha@mahavihara.org)

Web : [www.theravada.mahavihara.org](http://www.theravada.mahavihara.org)

[www.sadaham.net](http://www.sadaham.net)

## ඒරුමදනය සඳහා දයකත්වය

- \* මිරිහාන, ජස්වෙල් පෙදෙසහි පදිංචි ස්වර්ණ බණ්ඩාර මහත්මිය විසින් අභාවප්‍රාප්ත දෙමුවුපියන්ට ප්‍රණාශනුමෝදනා කිරීම පිණිස හා තමාට ධර්මාවබෝධය පිණිස,
- \* පින්වත් විජයලංකා මහත්මිය විසින් අභාවප්‍රාප්ත H. B. ජයතිස්ස පියාණන්ට ප්‍රණාශනුමෝදනා කිරීම පිණිසත් සුජ්වත් ව සිරින B. W. මූණසිංහ මැණියන්ට සෙත්පැතිම පිණිසත් සොයුරු සොයුරියන්ට හා තමාට ධර්මාවබෝධය පිණිස,
- \* මිරිහාන, ජස්වෙල් පෙදෙසහි පිදිංචි ජ්‍යෙෂ්ඨ ගුණසේකර මහත්මිය විසින් අභාවප්‍රාප්ත දෙමුවුපියන් ඇතුළු යුතීන්ට ප්‍රණාශනුමෝදනා කිරීම පිණිස හා තමාට ධර්මාවබෝධය පිණිස,

මෙම ධර්මදනය සිදු කරන ලදී.

--\*--

## පෙරවදන

සත්පුරුෂයේ ලෝසතුනගේ හිත කැමැත්තෙක් යැ. 'හිතෙතියෙකුට කළ හැකි උසස් ම සහජ සිවුසස්ලෝධනය පිණිස සතර සතිපටියාන හාවනාවන්හි යෙද්වීම' බව තථාගත දෙසීම යැ.

පමණින් කුඩා වුව ද මෙම ගතෙන් කෙරෙනුයේ ද බවුන් වඩන්නවුන්ට සතර සතිපටියාන ධර්මවිස්තරයෙහි එන ඉරියාපත මනසිකාරය සම්බන්ධ උපදෙස් නිවැරදි ව මහාච්ඡාරීය ටෙර-සම්පුද්‍යානුකුල ව ම ලබා දීමකි. එම පරහිතකාමී වැයම උසස් ටෙර-සම්පුද්‍යානුකුට හිමිකම් කියන තාවල ධම්මානන්ද යතිවරයාණන් වෙතිනි. පූජා තාවල ධම්මානන්ද හිකුතුවරයන්ගේ සත්පුරුෂ බව තත් ප්‍රස්තුතයෙන් ම එබැවින් ස්ථුට යැ.

හාවනාව සම්බන්ධ ව මෙහි ලා අප විසින් යමක් පැවසීම අනුවිත බව පෙනේ. ඒ සම්බන්ධ ව දතු යුතු බොහෝමයක් කරුණු මෙම ගුන්ථය පරිශීලනයෙන් ම සුගම වන බැවිනි.

තොම්ලයේ ලැබෙන කොයි ගුන්ථයටත් බොහෝ විට අත් වන 'පසසකට විසිකිරීමේ' ඉරණම මීට ද අත්වෙතොත් එය පායක ඔබගේ සැබැඳු ම අවාසනාව මිස අන්කිසි දෙයක් තො වේ. නිවන් දැකිමට වැර දරන්නවුන්ට එතරමට ම ඉගෙන ගත යුතු ආවශ්‍යක කරුණු රාඛියක් මෙහි අන්තර්ගත ය.

හස්තසාර 'කර්මස්ථාන-මණ්ඩ්ප්‍රසාවක්' බඳු වූ මෙම කුඩා ගුන්ථය නුවණැතියන් විසින් අතිශය ගොරවයෙනුත් නුවණ මද වුවන් විසින් ආයාසයෙන් වුව ගොරව උපදාවා ද පරිශීලනය කිරීම ස්වාර්ථ සාධනයෙහි ලා බොහෝ සේ හේතු වන බව අවධාරණය කර සිටිමිහ. එය කරකෘතුගේ කරුණා පූර්වඩීම ගුන්ථ ර්විත අහිපාය ද ශිඛාපාජ්‍ර වීමෙකි.

කර්මසාරගේ දහම් රවනා අහිලාජය වඩා ව්‍යාපේක වේවා!

ඁාසනස්ථීතිකාමී,

නුවරඑශ්ටියේ කුණසීල ස්ථාවිර  
රණගිරිය අරණ්‍ය සේනාසනය  
දේවගිරිය,  
දිද්දේණිය,  
මැල්සිරපුර.

## භැඳීන්වීම (දෙවන මූල්‍යාණය)

තුන්ලෝකාගු වූ ගාන්තිනායක හාගාවත් බුදුරජාණන් වහන්සේ ලෝකසත්ත්වයාට සසර දුකින් නිදහස් ව අමාතිවත්සුව අත්විදීම පිණිස දෙරටු විසිලකක් විවර කර දෙමින් දේශනා කොට වදාල උතුම් සූත්‍රදේශනා-රත්නය වන්නේ දිස්තිකායෙහි සඳහන් මහාසතිපටධාන සූත්‍රය සි. මත්ස්‍යීමනිකායෙහි ද සතිපටධාන සූත්‍රදේශනාව සඩ්ගැහිත ව තිබෙන අතර සංයුත්තනිකායෙහි 'සතිපටධාන' නමින් වෙන ම සංයුත්තයක් ම ඇත. සතර සතිපටධානයන්ගේන් පළමුවැන්න කායානුපස්සනා සතිපටධානය සි. එහි අර්ථය වන්නේ කය අනුව නුවණින් දකිමින් සිහිය පිහිටුවා ගැනීම සි. කායානුපස්සනා සතිපටධානය යටතේ හාවනා කරමස්ථාන තුදුසක් (14) විස්තර වන අතර මෙම කුඩා ගුන්ථයෙහි සඳහන් වන්නේ ඉරියාපථ, සම්පත්ක්ෂේකු හාවනා දෙක ගැන ය. විපස්සනා හාවනාවට පාදක වන ඉරියාපථ හා සම්පත්ක්ෂේකු හාවනා දෙක හොඳින් පුහුණු කරන යෝගාවවරයාට ගත වන සැම මොහොතක ම මනා සිහි-නුවණින් යුත්ත වෙමින් සතර සතිපටධාන මනා ව වචමින් වහා සසර ගමන කෙටි කර ගැනීමට හැකි වනු ඇත.

මෙම ගුන්ථයෙහි ඉරියාපථ, සම්පත්ක්ෂේකු හාවනාවන් විස්තර කර ඇත්තේ අවිධකථාවහි සඳහන් වන පරිදීදෙනි. එහි ලා ඇතැමි කරුණු විස්තර වන්නේ යෝගාවවර හිකුතුවකට ගැලපෙන සේ ය. යෝගාවවර ගිහිපින්වතුන් තම ජීවිතයට ගැලපෙන පරිදි හාවනා පුහුණුවහි යෙදිය යුතු ආකාරය ඒ අනුසාරයෙන් වටහා ගත යුතු බව මෙහි දී විශේෂයෙන් සඳහන් කරමු.

සතර සතිපටධාන හාවනා ගුන්ථ-පෙළෙහි දෙවන ගුන්ථය වශයෙන් ඉදිරිපත් කෙරෙන මෙම කුඩා ධර්මගුන්ථය සඩ්ගුහ කරන ලද්දේ උග්ගල්ලබාඩි, පින්වත් උපේක්ෂා පියරංගිකා මෙණෙවියගේ ආරාධනාවෙනි. තම ජන්මදිනය වෙනුවෙන් ධර්මදනමය ප්‍රණාශකර්මයක් සිදු කර ගනිමින් හාගාවත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවට බෙද දීමේ පිවිතුරු අරමුණින් යුතු ව පින්වත් උපේක්ෂා මෙණෙවිය විසින් සිදු කරනු ලබන මෙම ධර්මදනමය ප්‍රණාශකර්මයේ බලයෙන් ශ්‍රී සම්බුද්ධගාසනය බොහෝ

කාලයක් විරස්ථීතික වේවා' සි ගොරවයෙන් ප්‍රාරුථනා කරන අතර ම පින්වත් උපේක්ෂා මෙණෙවියට ද මෙම කුසලය දෙලොට සැපතත් අමානිවන්සැපතත් හිමි කර ගැනීමට හේතු වේවා' සි ආයිරවාද කරමු.

මෙම ධර්මසඩිග්‍රහය සම්පාදනය කිරීමෙන් අප ජනිත කර ගත් ධර්මදනමය කුසල සම්භාරය අපගේ ප්‍රව්‍රූත්තාවාරය අතිරේ පූජනීය කිතුලම්පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට ද සෙසු ආචාරය උපාධ්‍යායන් වහන්සේලාට ද අත්පත් වීමෙන් ප්‍රාරුථනීය බෝධියකින් අමා නිවන්සුව සැලස්වා!

විවිධාකාරයෙන් මාහට උපකාර කරන දිද්දේශීය, රණගිරිය අරණ්‍ය-සේනාසනාධිවාසි පූජනීය තුවරජිලියේ කුණසීල ස්වාමීන් වහන්සේට ද බ්‍ලුලත්සිංහල, ධමිකෙත අරණ්‍ය-සේනාසනාධිවාසි පූජනීය පිළියන්දල අතුලසිරි ස්වාමීන් වහන්සේට ද පූජනීය කුරුණෑගල සෝජිත ස්වාමීන් වහන්සේට ද මෙම ධර්මදනමය කුසල බලයෙන් ආයුරාරෝග්‍ය සම්පත් හා නිවන්සුව අත්පත් වේවා!

හැඳුවැඩු මවුහිය දෙදෙනා වහන්සේටත් සිවුපසයෙන් උපස්ථාන කරන දයකකාරකාදී සැමටත් විශේෂයෙන් ම මෙම ග්‍රන්ථයේ මුදුණ කටයුතු සිදු කළ ප්‍රණ්‍යා ශ්‍රී තුෂන්ත උපාසක මහතාටත් උපේක්ෂා පියරංගිකා මෙණෙවියටත් මුදුණයට දයක වූ සැමටත් මෙම ධර්මදනමය කුසල කරමයේ බලයෙන් ධර්මයාන, හාවනායාන වර්ධනය කර ගෙන සුව සේ නිවන්සුව අත්විදීමට ලැබේවා!

මෙම ධර්මදනමය කුසල කරමය ඉනෙදුෂේන්දාදී දිව්‍යරාජ සම්මුහයාටත් සදේ්වකලෝකයාටත් නිරවාණාවලබෝධය පිණිස ම හේතු වාසනා වේවා!

**සායු! සායු!! සායු!!!**

මෙයට,

සසුන් ලැදි,

පූජා නාවල ධම්මානන්ද හිමි.

අනුශාසක,

මහාචාරිය ශ්‍රී විනයාලඩිකාර ග්‍රාවක සහාව,

'සදහම් සෙවණ' විවේකාග්‍රමය,

ගෝත්මමුල්ල,

යක්කල

(වප් - 2554)

## ප්‍රාතිනිශ්චය

- |    |  |    |
|----|--|----|
| 1. | 'ඉරියාපල' භාවනාව                         | 08 |
| 2. | 'ඉරියාපල' පිළිබඳ ව සිහිය පැවැත්වීම.      | 10 |
| 3. | 'සම්පූර්ණයෙකුදා' භාවනාව                  | 15 |
| 4. | 'සම්පූර්ණයෙකුදා' සතර අනුව නුවණීන් සැලකීම | 17 |

නමෝ තස්ස හගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස !!!  
හාගාවත් වූ අරහත් වූ සම්මාසම්බුද්ධරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!

## සතර සතිපථිත හාවනා - 2

### 1. ඉරියාපල හාවනාව

සසර දුකින් තිදහස් වනු කැමති යෝගාවචරයන් සඳහා හාවනා වශයෙන් වඩා පිළිස සතර සතිපථිත පිළිබඳ ව දේශනා කොට වදුල හාගාවතුන් වහන්සේ (මහාසතිපථිත සූත්‍ර දේශනාවහි දී) ආනාපානසති හාවනාවට අනතුරු ව 'ඉරියාපල' හාවනාව වඩත ආකාරය පිළිබඳ ව වදුල සේක. ගමන් කිරීම, සිටීම, හිදීම, සයනය කිරීම වශයෙන් ප්‍රධාන කායික ඉරියවු සතරකි. අවශේෂ සැම කායික ඉරියවුවක් ම මෙම ප්‍රධාන සිවු-ඉරියවු හා බැඳී පවතී. සසර දුකින් මිදෙනු කැමති යෝගාවචරය මෙම සිවු-ඉරියවු මුල් කොට ඇති සැම කායික ඉරියවුවක් පිළිබඳ ව ම නිවැරදි වූ මතා සිහියෙන් යුත්ත වීමට වැයම් කළ යුතු අතර එය හැඳින්වෙනුයේ 'ඉරියාපල' හාවනාව නමිනි.

### දේශනාපාලිය:

"පුන වපරං හික්බවේ හික්බු ගච්චන්තෝ වා ගච්චාම්" ති පජානාති, දිතෝ වා දිතෝම්හි" ති පජානාති, නිසින්නො වා නිසින්නොම්හි" ති පජානාති, සයානො වා සයානොම්හි" ති පජානාති, යථා යථා වා පනස්ස කායේ පණිහිතෝ හෝති, තථා තථා තං පජානාති.

ඉති අඡ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති, අඡ්ජත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති, සමුද්‍යධම්මානුපස්සී වා කායස්මි. විහරති, වයධම්මානුපස්සී වා කායස්මි. විහරති, සමුද්‍යවයධම්මානුපස්සී වා කායස්මි. විහරති.

අත්ථී කායේ"ති වා පනස්ස සතිපථිවුපටිධිතා හෝති යාවදේව කුණුමත්තාය පතිස්සතිමත්තාය, අනිස්සිතෝ ව විහරති, න ව කිකුව් ලෝකේ උපාදියති, ඒවම්පි බෝ හික්බවේ හික්බු කායේ කායානුපස්සී විහරති."

## අනුවාදය:

“මහණෙනි, (කායානුපස්සනාට පුරුදු පුහුණු කළ හැකි) තව ද අතෙක් භාවනා කුමයකි. යෝගාවච්ච හිකුතුව ගමන් කරන විට, ගමන් කරම්ද මනා සිහියෙන් දැනගනී. සිටින විට, සිටිම්ද මනා සිහියෙන් දැනගනී. හිඳින විට, හිඳිම්ද මනා සිහියෙන් දැනගනී. සයනය කරන විට, සයනය කරම්ද මනා සිහියෙන් දැනගනී. යම් යම් අයුරකින් කායික ඉරියවු පවත්වයි ද ඒ ඒ අයුරින් ඒ පිළිබඳ ව මනා සිහියෙන් දැනගනී.

මෙසේ තමා පිළිබඳ වූ සිවු-ඉරියවු පැවැත්වීම් සඩ්බ්‍යාත කයෙහි කය අනුව නුවණින් දැකිමින් (කායානුපස්සනාවෙන් යුතු ව) වාසය කරයි. අත්‍යයන්ගේ කයෙහි සිවු-ඉරියවු පැවැත්වීම් අනුව නුවණින් දැකිමින් (කායානුපස්සනාවෙන් යුතු ව) වාසය කරයි. (වරින් වර) තමාගේ හා අත්‍යයන්ගේ ද කය අනුව නුවණින් දැකිමින් (කායානුපස්සනාවෙන් යුතු ව) වාසය කරයි.

අවිද්‍යාව ආදි හේතුන් අනුව රුපස්කන්ධයේ හටගැනීම (සමුද්‍ය) සිදු වන ආකාරය නුවණින් දැකිමින් වාසය කරයි. හේතුන්ගේ වෙනස් වීමෙන් සිදු වන රුපයේ වෙනස් වීම (වය) පිළිබඳ ව නුවණින් දැකිමින් වාසය කරයි. රුපස්කන්ධයේ සමුද්‍ය-වය අනුව නුවණින් දැකිමින් වාසය කරයි.

සත්ත්වයෙකු පුද්ගලයෙකු නො වන්නා වූ සතර මහාධාතුන්ගෙන් සැකසුණු රුප-කය පමණක් මෙහි ඇතැළිද මනා සිහියෙන් යුතු වෙයි. එය තව දුරටත් ඇනාය වැඩිම පිණිසත් සිහිය දියුණු වීම පිණිසත් පවතී. පක්ෂ්ව්‍යපාදනස්කන්ධ සඩ්බ්‍යාත ලෝකයෙහි කිසිවක් තෘප්ණා-දාශ්ටි වශයෙන් මමත්වයෙන් නො ගනී. මහණෙනි, මෙසේත් හිකුතුව ඉරියාපා කය අනුව නුවණින් දැකිමින් කායානුපස්සනාවෙන් යුතු ව වාසය කරයි.”

## 2. 'ඉරියාපල' පිළිබඳ ව සිහිය පැවත්වීම.

පපක්ස්වසුදීනී නම් වූ මජ්කඩීමනිකාය අවධිකරාවේ, සතිපටියාන සූත්‍ර අර්ථවරණනාවහි ඉරියාපල හාවනාව පිළිබඳ වැඩි විස්තර සඳහන් වේ. ඒ අනුව සිවු-ඉරියවු මුල් කර ගෙන සිහියෙන් යුතු වන යෝගාවචරයා ගමන් කිරීමාදී ඉරියවු පවත්වන විට ඒ පිළිබඳ ව මනා සිහිතුවණින් යුක්ත විය යුත්තේ මෙසේ ය. සාමාන්‍ය වශයෙන් සලකන විට බලු, සිවල් ආදි සත්ත්වයේ ද ගමන් කරන විට ඒ බව දන්නාහ. එහෙත් එබදු දැනීමක් කරමස්ථානය වන්නේ නැත. එබදු දැනීමක් තුළින් සත්ත්වදාෂ්ටීය දුරු නො වන අතර සිතෙහි මුල් බැස ගත් ආත්මසංයුත්ව ද බැහැර නො වේ. එසේම කරමස්ථානය හෝ සතිපටියානය වැඩිමක් එයින් සිදු නො වේ. යෝගාවචර හිකුතුව සත්ත්වදාෂ්ටීය බැහැර වන සේ ද ආත්මසංයුත්ව දුරු වන සේ ද කරමස්ථානය හා සතිපටියානය වැශේන සේ ද ඉරියවු පිළිබඳ ව සිහියෙන් යුතු වන්නේ නම්, එය ම මෙහි දී ඉරියාපල හාවනාව ලෙස අදහස් කරනු ලැබේ. එහි ලා මෙසේ තුවණින් විමසිය යුතු ය. එනම්, ගමන් කරන විට කවරෙක් නම් ගමන් කෙරේ ද? කවරෙකුගේ ගමන් කිරීමක් වේ ද? කුමන කරුණක් නිසා ගමන් කිරීම සිදු වේ ද? යනුවෙනි. සිටීම ආදි ඉරියවු පිළිබඳ ව ද මෙසේ ම තුවණින් විමසිය යුතු ය.

කවරෙක් ගමන් කෙරේ ද? යනුවෙන් විමසන විට 'ගමන් කරන්නා වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැ'යි කියා යෝගාවචරයාට වැටහි යා යුතු ය. කවරෙකුගේ ගමනක් දීයි කියා විමසන විට 'කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ ගමනක් නො වේ ය' යි කියා වැටහි යා යුතු ය. කුමන කරුණක් නිසා ගමන් කිරීම සිදු වේ දීයි යනුවෙන් විමසන විට 'සිත මුල් ව හටගත් වායෝධාතුව (විත්තකිරියවායෝධාතු) කයෙහි පැතිරි යාම නිසා ගමන් කිරීම සිදු වේ ය'යි කියා වැටහි යා යුතු ය. යෝගාවචරයා සිවු-ඉරියවු පිළිබඳ ව මෙසේ මනා සිහියෙන් යුක්ත විය යුතු ය.

## 2.1 ගමන් කිරීමේ ඉරියවුව

‘ගමන් කරන්නෙම්’ සි, ‘යන්නෙම්’ සි යන සිත පළමු ව පහළ වේ. ඒ සිත අනුව වායෝධාතුව හටගනී. එයින් කායික වලනය (කායවික්කුත්ත්ති) සිදු වේ. මෙසේ සිත මූල් ව හටගන් වායෝධාතුව (විත්තකිරීයවායෝධාතු) මූල් කය පුරා පැතිර යාමෙන් ඉදිරියට රුප-කය තල්ල වී යාමට ‘ගමන් කිරීම ය’සි කියනු ලැබේ. (එසේ නැති ව පරමාර්ථ වශයෙන් යන්නා වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත්තේ ය.)

## 2.2 සිටීමේ ඉරියවුව

‘සිටීන්නෙම්’සි යන සිත පළමු ව පහළ වේ. ඒ සිත අනුව වායෝධාතුව හටගනී. එයින් කායික වලනය (කායවික්කුත්ති) ඇති වේ. එම විත්තකිරීයවායෝධාතුව කයෙහි පැතිර යමින් මූල් කය පා කෙළවර පටන් ඉහළට එසවීමට ‘සිටීම ය’සි කියනු ලැබේ. (එසේ නැති ව පරමාර්ථ වශයෙන් සිටීන්නා වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත්තේ ය.)

## 2.3 හිඳීමේ ඉරියවුව

‘හිඳීන්නෙම්’සි යන සිත පළමු ව පහළ වේ. ඒ සිත අනුව වායෝධාතුව හටගනී. එයින් කායික වලනය (කායවික්කුත්ති) ඇති වේ. එම විත්තකිරීයවායෝධාතුව කයෙහි පැතිර යමින් යටි කය හැකිලීම හා උඩුකය ඉහළට එසවීමට ‘හිඳීම ය’සි කියනු ලැබේ. (එසේ නැති ව පරමාර්ථ වශයෙන් හිඳීන්නා වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත්තේ ය.)

## 2.4 නිදීමේ ඉරියවුව

‘නිදන්නෙම්’ සි යන සිත පළමු ව පහළ වේ. ඒ සිත අනුව වායෝධාතුව හටගනී. එයින් කායික වලනය (කායවික්කුත්ති) ඇති වේ. එම විත්තකිරීයවායෝධාතුව කයෙහි පැතිර යමින් මූල් ගෙරිරය තිරස් ව ප්‍රසාරණය වීමට (දිගහැරීමට) ‘නිදීම (සයනය) ය’සි කියනු ලැබේ. (එසේ නැති ව පරමාර්ථ වශයෙන් නිදන්නා වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ

නැත්තේ ය.)

මෙසේ මතා නුවණින් ඒ ඒ ඉරියටු පිළිබඳ ව දැනගතිමින් ඉරියාපථ භාවතාවහි යෙදෙන යෝගාවචරයාට ඒ තුළින් ඇති වන අවබෝධය මෙසේ ඩී. එනම්, ‘සත්ත්වයා, යන්නේ ය - සිටින්නේ ය’ යනාදි වශයෙන් ව්‍යවහාර කළ ද පරමාර්ථ වශයෙන් එසේ යන්නා වූ සිටින්නා වූ කිසි සත්ත්වයෙක් නැත. ගොනුන් යෝදු ‘ගැල යන්නේ ය, ගැල සිටින්නේ ය’ කියා ව්‍යවහාර කළ ද පරමාර්ථ වශයෙන් යන්නා වූ හෝ සිටින්නා වූ කිසිදු ගැලක් නැත. ගොනුන් සිවුදෙනෙකු යෝදු ගැල දක්ෂ ගැල්කරුවෙකු විසින් පදන කළේහි ‘ගැල යයි, ගැල සිටී’ යන ව්‍යවහාර මාත්‍රය ම ලැබේ. එපරිදීදෙන් ම පරමාර්ථ වශයෙන් යැමක් නැත්තා වූ රිය මෙන් කය පිළිබඳ ව ද සැලකිය යුතු ය. ගොනුන්ගේ ක්‍රියාව මෙන් විත්තජවාතයේ ක්‍රියාව සිදු වන්නේ ය. සිත රියදුරා මෙනි. ‘යම්’, ‘සිටිම්’ ඩී කියා සිතක් පහළ වූ විට වායෝධාතුව, කායික වලනය (කායවික්ක්ක්තිය) සිදු කරමින් හටගනී. එසේ ඇති වන විත්තකිරියවායෝධාතුව කය පූරා පැතිර යාමෙන් ගමන් කිරීමාදිය සිදු වේ. එනිසා ‘සත්ත්වයා යයි, සත්ත්වයා සිටී, මම යම්, මම සිටිම්’ යනාදි වශයෙන් පැවසීම ව්‍යවහාර මාත්‍රයක් පමණි.

“නාවා මාලුතවේගේන - ජ්‍යාවේගේන තේජනං,  
යථා යාති තථා කායෝ - යාති වාතාහතෝ අයං”.

“සුළගේ බලයෙන් රුවල්නැව ගමන් කරන්නාක් මෙන් ද දුනුදියේ වේගයෙන් ර්තලය ගමන් කරන්නාක් මෙන් ද මෙම කය විත්තජවාතයේ බලයෙන් ගමන් කරයි.”

“යන්තසුත්තවසේනේව - විත්තසුත්තවසේනිදං,  
පයුත්තං කායයන්තම්පි - යාති යාති නිසිදති”.

“රුකඩ යන්තුය එහි බැඳි නුලෙන් ක්‍රියාවේ යෙදෙන්නාක් මෙන් සිත නමැති නුලෙන් බැඳ ඇති මේ කායයන්තුය ද සිත

අනුව යැමි, සිටීම, හිදීම ආදි ඉරියවු පවත්වයි.”

“කෝ නාම එත්ම සේ සත්තෝ - යෝ විනා හේතුපවචයේ අත්තනෝ ආනුභාවේන - තිටයේ වා යදි වා වෙශ්.”

“මෙහි දී හේතුප්‍රත්‍යාගයන්ගේ ක්‍රියාදාමයක් විනා ඉන් බැහැර වූ, තම ආනුභාවයෙන් සිටින්නා වූ හෝ යන්නා වූ හෝ සත්ත්වයා කවරෙක් ද? එබදු සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් නැත්තේ ම ය.”

එනිසා යෝගාවචරයා, මෙසේ හේතුප්‍රත්‍යාග වශයෙන් සිදු වන ගමන් කිරීමාදි ඉරියවු පිළිබඳ ව නුවණින් සලකමින් ගමන් කරන විට ගමන් කරමි’ය කියා මනා සිහියෙන් දැන ගත යුතු බව දේශනාපාලියෙහි සඳහන් වේ.

මෙසේ සිවු-ඉරියවු අනුව මනා සිහිනුවණින් යුත්ත වන යෝගාවචරයා ඒ අනුව සිහිය පවත්වමින් රුප-කය පිළිබඳ ව තව දුරටත් සමුද්‍ය-වය වශයෙන් නුවණින් දකිමින් භාවනාවෙහි යෙදිය යුතු ය. සතර මහාභූතයන්ගෙන් සඳුණු මේ කයෙහි සමුද්‍ය හෙවත් හටගැනීම දැකිය යුත්තේ මෙසේ ය.

1. අවිෂ්ජාසමුද්‍යා රුපසමුද්‍යෝ - (පූර්ව) අවිද්‍යාව නිසා රුපයේ හටගැනීම සිදු වේ.
2. තණ්ඩාසමුද්‍යා රුපසමුද්‍යෝ - (පූර්ව) තණ්ඩාව නිසා රුපයේ හටගැනීම සිදු වේ.
3. කම්මසමුද්‍යා රුපසමුද්‍යෝ - (පූර්ව) කර්මය නිසා රුපයේ හටගැනීම සිදු වේ.
4. ආහාරසමුද්‍යා රුපසමුද්‍යෝ - (වර්තමාන) ආහාර නිසා රුපයේ හටගැනීම සිදු වේ.

‘නිබ්බත්තිලක්ඛන’ හෙවත් රුප-සත්තතිය හටගැනීමේ ලක්ෂණය දැකීම පස්වන ආකාරය යි. රුපයේ හටගැනීම සිදු වන්නේ මෙම හේතුන් නිසා ය. මෙම හේතුන් වෙනස් වන විට රුපය ද වෙනස් වේ. මෙම හේතුන් ඉතිරි නැති ව අභාවයට යාමෙන් රුප-නිරෝධය ද සිදු වේ.

මෙසේ සිවු-ඉරියටු පිළිබඳ ව සිහිය පැවැත්වීම අයත් වනුයේ දුක්ඛ-සත්‍යයට හි. එම සිහිය හටගැනීමේ හේතුව වූ පුරුව භවත්තේහාව සමුද්‍ය-සත්‍යය හි. මෙම දුක්ඛ, සමුද්‍ය දෙකෙහි ම අභාවය නිරෝධ-සත්‍යය හි. දුක අවබෝධ කරන, සමුද්‍ය ප්‍රභාණය කරන, නිරෝධය අරමුණු කරන, ආර්ය මාර්ගය, මාර්ග-සත්‍යය හි. මෙසේ සිවු-ඉරියාපථ විද්‍රුෂ්‍යනාව වඩන යෝගාවවරයා අරහත්වය දක්වා යන නිවන්-මග මෙය හි.

මෙසේ බෙහෙළ ආනිසංස ඇත්තා වූ ඉරියාපථ හාවනාව වඩා සසර ගමන කෙටි කර ගැනීමට සත්පුරුෂයේ වැයම් කරත්වා!

සායු! සායු!! සායු!!!

### 3. සම්පත්ක්ද භාවනාව

#### දේශනාපාලිය:

“පුන වපරං හික්බවේ හික්බූ අහික්කන්තේ පටික්කන්තේ සම්පත්නකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පත්නකාරී හෝති. සම්මික්ද්‍යුත්තේ පසාරිතේ සම්පත්නකාරී හෝති. සඩ්සාට්‍යුපත්තවීවරධාරණේ සම්පත්නකාරී හෝති. අසිතේ පිතේ බායිතේ සායිතේ සම්පත්නකාරී හෝති. උච්චාරපසස්සාවකම්මේ සම්පත්නකාරී හෝති. ගතේ යිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීහාවේ සම්පත්නකාරී හෝති.

ඉති අඡ්කඩත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අඡ්කඩත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුද්‍යධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුද්‍යවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.

අත්ථ කායේත්ති වා පනස්ස සතිපච්චුපටියිතා හෝති යාවදේව ක්‍රිණමත්තාය පතිස්සතිමත්තාය, අනිස්සිතේ ව විහරති, න ව කික්ද්වී ලෝකේ උපාදියති, ඒවම්ප බෝ හික්බවේ හික්බූ කායේ කායානුපස්සී විහරති.”

#### අනුවාදය:

“මහතෙක්, කායානුපස්සනාවට අයත් තවත් භාවනා කුමයක් වේ. මෙහි යෝගාවවර හික්ෂුව ඉදිරියට යනුයේ මනා අවබෝධයෙන් (සතර සමාක්ප්‍රයුවෙන්) යුත්ත වේ. ආපසු හැරී එනුයේ මනා අවබෝධයෙන් (සතර සමාක්ප්‍රයුවෙන්) යුත්ත වේ. ඉදිරිය බැලීමෙහි දී මනා අවබෝධයෙන් යුත්ත වේ. අනුදිගා (වටපිට) බැලීමෙහි දී මනා අවබෝධයෙන් යුත්ත වේ. අත්පා හැකිලීමෙහි දී මනා අවබෝධයෙන් යුත්ත වේ. අත්පා දිගු කිරීමෙහි දී මනා අවබෝධයෙන් යුත්ත වේ. දෙපට්සිවර, පාත්‍ර-සිවුරු දැරීමෙහි දී (පරිහරණයෙහි දී) මනා අවබෝධයෙන් යුත්ත වේ. ආහාර අනුහව කිරීමෙහි දී, පානය කිරීමෙහි දී, කැමෙහි දී, රස විදීමෙහි දී මනා අවබෝධයෙන් යුත්ත වේ. මල-මුතු බැහැර කිරීමේ කඟත්‍යයන්හි දී මනා අවබෝධයෙන්

යුක්ත වේ. ගමන් කරන විට - සිටින විට - හිදින විට - නිදන විට - නො නිද සිටින විට - කජා කරන විට - නිහඹ ව සිටින විට පවා මතා අවබෝධයෙන් යුක්ත වේ.

මෙසේ සතර සම්පූජ්‍යවෙන් යුතු ව තමාගේ කය අනුව නුවණීන් දැකිමින් වාසය කරයි. අන්‍යයන්ගේ කය අනුව ද නුවණීන් දැකිමින් වාසය කරයි. (වරෙක) තමාගේ කය අනුව ද (වරෙක) අන්‍යයන්ගේ කය අනුව ද නුවණීන් දැකිමින් වාසය කරයි.

රැප-කයේ හටගැනීම (සමුදය) අනුව නුවණීන් දැකිමින් වාසය කරයි. රැප-කයේ වෙනස් වීම (වය) අනුව නුවණීන් දැකිමින් වාසය කරයි. රැප-කයේ හටගැනීමත්-බිඳීමත් (සමුදය-වය) අනුව නුවණීන් දැකිමින් වාසය කරයි.

සත්ත්වයෙකු පුද්ගලයෙකු නො වන්නා වූ සතර මහාආත්‍යන්ගෙන් සැකසුණු රැප-කය පමණක් මෙහි ඇතැළි මතා සිහියෙන් යුතු වෙයි. එය තව දුරටත් ඇනය වැඩීම පිණිසත් සිහිය දියුණු වීම පිණිසත් පවතී. පක්ෂව්‍යජනස්කන්ධ සඩ්බ්‍රාක ලෝකයෙහි කිසිවක් තංශේණා-දාජ්ටේ වශයෙන් මමත්වයෙන් නො ගනී. මහණෙනි, මෙසේත් හිකුත්ව කය අනුව නුවණීන් දැකිමින් කායානුපස්සනාවෙන් යුතු ව වාසය කරයි.”

## 4. සම්පත්ක්ද සතර අනුව නුවණීන් සැලකීම

‘සම්පතානකාරී’ - සම්පත්ක්දයෙන් හෙවත් මතා අවබෝධයෙන් යුත්ත ව කටයුතු කිරීම මෙහි ‘සම්පතානකාරී’ යන්නේන් අදහස් කෙරේ. මෙහි දී යෝගාවචර හිකුත්ව සිදු කරන සැම ක්‍රියාකාරකමක් ම මතා අවබෝධයෙන් ම සිදු කළ යුතු ය. ‘සම්පතානය’ හෙවත් සම්පත්ක්දයෙන් සතරාකාරයකින් සම්පූර්ණ කළ යුතු වේ.

1. සාත්ථකසම්පත්ක්ද - සිදු කරන දෙයෙහි අර්ථ-අනර්ථ සලකා අනර්ථකර දෙය බැහැර කොට අර්ථ සහිත වූ දෙය පිළිබඳ ව නුවණීන් සැලකීම.
2. සජ්පායසම්පත්ක්ද - අර්ථ සහිත වූ දෙය ද සජ්පාය (ගැළපෙන) අසජ්පාය (නුසුදුසු-නො ගැළපෙන) බව සලකා, සජ්පාය (සුදුසු) ආකාරය පිළිබඳ ව නුවණීන් සැලකීම.
3. ගෝවරසම්පත්ක්ද - සතර සතිපටධානයෙන් යුතු ව ම, සතලිස්කරුමස්ථාන අතරින් එක්තරා කරමස්ථානයක් අත් නො හැර ම වාසය කිරීම.
4. අසම්මෝහසම්පත්ක්ද - ක්‍රියාකාරකමහි යෙදෙන්නා වූ තම ආත්මභාවය සත්ත්වයෙකු, පුද්ගලයෙකු, ආත්මයක් ලෙස නො දකිනීන් ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස ත්‍රිලක්ෂණයට නගා බැලීම.

මෙහි ලා ‘අහික්කන්ත, පටික්කන්ත’ යනු ඉදිරියට යැම හා ආපසු හැරී පැමිණීම සි. එහෙත් සිවු-ඉරියවු පිළිබඳ ව ම මෙම ‘අහික්කන්ත, පටික්කන්ත’ දෙක ලැබෙන ආකාරය

අටයකථාවෙහි දැක්වේ. සිරිනා ඉරියවුවෙහි කය ඉදිරියට නැමීම 'අහික්කමති' නම්; කය පිටුපසට නැමීම 'පටික්කමති' නම්; හිඳිනා ඉරියවුවෙහි කය ඉදිරියට වලනය කිරීම 'අහික්කමති' නම්; කය පිටුපසට වලනය කිරීම 'පටික්කමති' නම්. තිදිමෙහි දී ද මේ අයුරු ම ය.

මෙහි දී 'අහික්කන්ත, පටික්කන්ත' යනු ඉදිරියට යැම හා ආපසු හැරී ඒම වශයෙන් ගෙන ඒ අනුව සම්පත්ක්ෂියන් විස්තර කරනු ලැබේ.

### **(1) සාත්ථකසම්පත්ක්ෂි (අර්ථ සහිත බව නුවණීන් දැකීම)**

ඉදිරියට යැමට සිතක් උපන් කළේහි සිතට වසග ව ඒ සැකීන් ම ගමන් නො කොට 'මේ ගමනින් මාහට සිදු වන අර්ථයක් ඇත්තේ ද?' නොහොත් අර්ථයක් නැති දීයි කියා නුවණීන් විමසීම සාත්ථකසම්පත්ක්ෂිය සි. එහි ලා චෙවත්‍ය/බෝධි-දරුණ, සඩ්ස-දරුණ, අසුහ-දරුණ ආදිය සඳහා යන ගමන 'සාර්ථක' (වැඩ සැලසෙන) ගමනකි. මහසැ, මහාබෝධි දැක බුදුගූණ අරමුණු කෙරෙමින් ද සඩ්සරත්නය දැක සිගුගූණ අරමුණු කෙරෙමින් ද නිරාමිස ප්‍රීතිය ඇති කර ගෙන එය ම අනිත්‍යාදී වශයෙන් ත්‍රිලක්ෂණයට නගා බලමින් අරහත්වයට පවා පත් විය හැකි බැවින් එබදු ගමනකින් අහිවෘද්ධියක් ම සිදු වේ. තව ද මහතෙරුන් වහන්සේලා දකින්නට යැමෙන් තෙරුන් වහන්සේලාගේ අවවාදයෙහි පිහිටා කටයුතු කිරීමෙන් ද අසුහ-දරුණ දැකීමට ගොස් එහි නිමිත්ත උපද්‍රවා ද්‍රාන ලබා එය විදරුණාවට නැංවීමෙන් ද අරහත්වයට පත් විය හැකි බැවින් එබදු ගමන් ද සාර්ථක ගමන් ය. මෙසේ ඒ පිළිබඳ ව නුවණීන් විමසීම සාත්ථකසම්පත්ක්ෂිය සි.

### **(2) සප්පායසම්පත්ක්ෂි (සුදුසු බව නුවණීන් දැකීම)**

සාර්ථක ගමන් පිළිබඳ ව ද සප්පාය-අසප්පාය හෙවත් සුදුසු-නුසුදුසු බව ගැළපෙන-නො ගැළපෙන බව නුවණීන් විමසීම සප්පායසම්පත්ක්ෂිය සි. උදහරණයක් ලෙස චෙවත්ව වන්දනා කිරීමට යන ගමන සාර්ථක ගමනකි. චෙවත්ව ප්‍රාථාව සඳහා පැමිණි, නොයෙක් අලඛිකාරයන්ගෙන් සැරසුණු ස්ත්‍රී-

පුරුෂයන් දහස්ගණනින්, ලක්ෂණනින් රස් ව සිටින අවස්ථාවක චෙතුව වන්දනාවට යන යෝගාවචරයාගේ සිතෙහි සූන්දර (ස්ත්‍රී-පුරුෂාදී) අරමුණු මූල් ව ලෝහය හටගැනීමට ඉඩ ඇත. අතිවූ අරමුණු දැනෙන විට පටිසය ඇති වීමට ඉඩ තිබේ. නුවණින් නො සැලකීම නිසා මෝහය ඇති විය හැක. හිකුතුවකට නම්, කායසිංසර්ග ආපත්තින්ට පත් වීම ද ජීවිත-ඛුහ්මතරය අන්තරායන් සිදු වීම ද විය හැකි ය. එනිසා එබදු මහජන සන්නිපාතයක් ඇති කළේහි චෙතුව වන්දනාවට යාම (සාර්ථක ගමනක් වුව ද) අසප්පාය හෙවත් තුසුදුසු වූවකි. එබදු අන්තරායක් තැති කළේහි එය ‘සප්පාය’ ය. අසුහ දරුණනයක් (මංතුරිරයක්) දැකීමට යාමත් සාර්ථක ගමනකි. එහෙත් ස්ත්‍රීයකට පුරුෂයෙකුගේ මංතුරිරයක් දැකීමත් පුරුෂයෙකුට ස්ත්‍රීයකගේ මංතුරිරයක් දැකීමත් (සම්පාදන සඳහා) ‘අසප්පාය’ ය. එහි දී දැකීමට ‘සප්පාය’ වන්නේ සහාග වූ මංතුරිරයකි. මෙසේ සාර්ථක වූ දෙයෙහි සූදුසු-තුසුදුසු බව නුවණින් විමසීම සප්පායසම්පත්ක්ෂුකුය යි.

### (3) ගෝචරසම්පත්ක්ෂුකු

සාත්ථක-සප්පාය වූ කරුණෙහි ද සතර සතිපටියානයෙන් බැහැර නො වී, සතලිස් කමටහන් අතරින් තමාට රුළී වූ කමටහනක් ගෙන එය අත් නො හැර හැසිරීම ගෝචරසම්පත්ක්ෂුය යි. මෙහි ලා යෝගාවචර හිකුතුව පිණ්ඩපාතය සඳහා යන ගමනෙහි දී මෙන් ම ආපසු පෙරලා එන ගමනෙහි දී ද කමටහනින් තොර නො වී සිහිය පැවැත්වීම ‘ගතපච්චාගත’ වත ලෙස අවශ්‍යකලාවන්හි විස්තර වේ. මෙසේ ඉදිරියට යැමෙහි දී මෙන් ම ආපසු හැරී ඒමෙහි දී කමටහනින් තොර නො වීම ගෝචරසම්පත්ක්ෂුය යි.

### (4) අසම්මෝහසම්පත්ක්ෂුකු

ඉදිරියට යැම්, ආපසු හැරී ඒම, ආදියෙහි නො මූලා බව අසම්මෝහසම්පත්ක්ෂුය යි. අන්ධබාල පාථග්‍රනයා ඉදිරියට යැම් ආදියෙහි දී ‘ආත්මය ඉදිරියට යයි; ආත්මය විසින් ඉදිරියට යැම් ක්‍රියාව ඇති කරයි; මම ඉදිරියට යමි; මා විසින් ඉදිරියට

යැමේ කියාව ඇති කරන ලදී' යනාදි වශයෙන් මූලාවට පත් වේ. එසේ මූලා නො වී හේතු-විල වශයෙන් විද්‍යුත් තුවණින් දැකීම අසම්මෝජසම්පත්ක්‍රේය සි.

ඉදිරියට යන්නෙම්' සි කියා සිතක් උපන් කළේහි එම සිත සමගින් විත්තසමුච්චාන (සිත නිසා හටගන්නා) වායෝධාතුව ගරිර-වලන (කායවික්ක්දත්ති) ඇති කරවමින් හටගනී. මෙසේ විත්තකිරියවායෝධාතුව කය පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් වශයෙන් කය ලෙස සම්මත වූ මෙම අස්ථිපක්ෂරය ඉදිරියට ගමන් කරයි. මෙසේ ඉදිරියටයැමෙහි දී ද එක් එක් පාදයක් ඉහළට එසවීමෙහි දී ද පය ඉදිරියට ගෙන යාමෙහි දී ද පය දිග හැරීමෙහි දී ද පයවිධාතු-ආපෝධාතු යුගලය අඩු වේ. තේජ්‍යධාතු-වායෝධාතු යුගලය අධික වේ. පය පොලාවට පහත් කරන කළේහි තේජ්‍යධාතු-වායෝධාතු යුගලය අඩු වේ. පයවිධාතු-ආපෝධාතු යුගලය අධික වේ. පය පොලාවෙහි තැබීමෙහි දී භා පොලාවට බර කිරීමෙහි දී ද තේජ්‍යධාතු-වායෝධාතු යුගලය අඩු වේ. පයවිධාතු-ආපෝධාතු යුගලය අධික වේ. මෙසේ පය එසවීමෙහි දී හටගන්නා නාම-රුප ධර්ම පය ඉදිරියට යැවීම තේක් නො පවතී. (එනම් ඒ ඒ ක්ෂණයෙහි ම හටගෙන බේදී යයි.) පය ඉදිරියට යැවීමෙහි දී හටගන්නා නාම-රුප ධර්ම පය දිගහැරීම තේක් නො පවතී. පය දිග හැරීමෙහි දී හටගන්නා නාම-රුප ධර්ම පය පොලාවට පහත් කිරීම තේක් නො පවතී. පය පොලාවට පහත් කිරීමෙහි දී හටගන්නා නාම-රුප ධර්ම පය පොලාවෙහි තැබීම තේක් නො පවතී. පය පොලාවෙහි තැබීමෙහි දී හටගන්නා නාම-රුප ධර්ම පය පොලාවට බර කිරීම තේක් නො පවතී. ඒ ඒ කොටසහි (අවස්ථාවෙහි) හටගන්නා නාම-රුප ධර්ම රත් වූ කබලක දැමු තල ඇට මෙන් ඒ ඒ කොටසහි (අවස්ථාවෙහි ම) බේදී යයි. මෙසේ විද්‍යුත් තුවණින් දැකීන කළේහි යන්නා වූ එක ම පුද්ගලයෙකු කෙසේ ලැබේ ද? කවර කෙනෙකුගේ ගමනක් ද? එනිසා ඉදිරියට යැම යනු පුද්ගලයෙකුගේ ගමනක් නොව පරමාර්ථ වශයෙන් සලකන කළේහි ධාතුන්ගේ ම ගමන සි; ධාතුන්ගේ ම සිටීම සි; ධාතුන්ගේ ම හිදීම සි; ධාතුන්ගේ ම සයනය සි.

මෙසේ ඒ ඒ ක්‍රියාවන් සිදු වන්නේ ඒ ඒ සිත් පහල වීමෙනි. ඒ බව,

අක්ක්‍යදී උප්පත්තතේ වින්තං-අක්ක්‍යදී වින්තං නිරුප්තියනි, අව්ච්චමනුසම්බන්ධෝ-නදිසෝතෝව වත්තනී'ති.

යනුවෙන් පියවර එසවීම - යැවීම - දිගහැරීම - පහත් කිරීම - තැබීම - බර කිරීම යන එක් එක් අවස්ථාවක් පාසා හටගන්නා රුප ධර්ම සමග අනෙක් සිතක් ම හටගනී. අනෙකක් ම නිරුද්ධ වේ. පහන්සිලව මෙන් ද ගඩිගා ජලය මෙන් ද අතරක් තැකි ව නාම-රුප ධර්ම සන්තති හෙවත් පරම්පරා වශයෙන් සම්බන්ධ ව පවතී.

එනිසා ම ධර්මය අවබෝධ නො කළ ජනයා නාම-රුප ධර්මයන්ගේ පැවැත්ම මූල් කර ගෙන සිදු වන යැමි-ර්ම් ආදිය 'සත්ත්වයෙකු, පුද්ගලයෙකු, ආත්මයක, මම ය' යනාදී වශයෙන් වරදවාගනී. යොගාවචරයා යැමි-ර්ම් ආදි ක්‍රියාවන්හි එලෙස මූලා නො වී යථාරථයට අනුව දැකීම අසම්මෝහසම්පතක්ක්‍යය යි.

මෙසේ නුවණුති යොගාවචරයා ඉදිරියට යැම, ආපසු හැරී ඒම මූල් කර ගෙන වතුසම්පතක්ක්‍යයන් වඩා සසර දුක කෙළවර කර ගනී.

නුවණුති යොගාවචරයා ආලෝකිත-විලෝකිත හෙවත් ඉදිරිය බැලීමෙහි දී හා හැරී දිගා-අනුදිගා බැලීමෙහි දී ද වතුසම්පතක්ක්‍යයන් මනා ව පුරුදු පුහුණු කරයි. එහි දී ඉදිරිය හෝ අනුදිගා බැලීමට සිතක් ඇති වූ කළේහි සිතට වසර ව එක්වර ම නො බලා, බැලීමෙහි අරථ-අනරථ (වැඩ-අවැඩ) නුවණින් විමසා බැලීම සාත්ථකසම්පතක්ක්‍යය යි. ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳ ම නිදසුන නම්, නන්ද තෙරුන් වහන්සේ පිළිබඳ වූ දේශනාව යි. එනම්, "මහණෙනි, නන්ද හික්ෂාවට පුරුවදිගාව (නැගෙනහිර) බැලිය යුතු වූ විට මූල සිත ම නුවණින් මෙනෙහි කරමින් සිත තැන්පත් කර ගෙන පුරුවදිගාව බලයි. (ඒ කෙසේ ද යත්) 'මෙසේ පුරුවදිගාව බලන්නා වූ මා තුළ (එම අරමුණ පිළිබඳ ව) ලෙසය, පටිසය බදු ලාමක-පාඩී අකුසල ධර්මයන් ඇති නො වේවා' යනුවෙන්

එහි ලා මතා නුවණීන් (සම්පතාන) යුක්ත වෙයි. එසේ ම බටහිර - උතුර - දකුණ - උඩ - යට හා අනුදිගා බැලීය යුතු වූ විට ද මුළු සිත ම නුවණීන් මෙනෙහි කරමින් සිත එක්තැන් කර ගෙන පුරුවදිගාව දෙස බලයි” යනුවෙති. මෙහි ද ද පුරුවයෙන් දක්වන ලද ආකාරයට වෛත්‍ය-දරුණන බැලීමාදි වශයෙන් සාත්ථක-සජ්පාය සම්පත්ක්දුක්දයන් පිළිබඳ ව වටහා ගත යුතු ය. අර්ථ සහිත දෙයෙහිත් සුදුසු තුසුදුසු බව සැලකීම සජ්පායසම්පත්ක්දුක්දය සි. කමටහන අත් නො භැර බැලීම ගෝවරසම්පත්ක්දුක්දය සි. එනිසා ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් විදුරුණනා කරමස්ථානයන්හි යෙදී සිටින යෝගාවචර හිකුව ඒ අනුව ද කසිණාදි සෙසු කමටහන්හි යෙදුණු යෝගාවචර හිකුව කරමස්ථාන ශීර්ෂයෙන් ද ඉදිරිය-වටපිට බැලීමාදිය කළ යුතු ය.

ඉදිරිය-වටපිට බලන්නා වූ ආත්මයක් ගැරිරාහාන්තරයෙහි තැත. ‘බලන්තෙම්’ සි යන සිත උපන් කල්හි එම සිත සමගින් හටගන්නා විත්තසමුවාතා වායෝධාතුව කායවික්දුන්ති හෙවත් ගැරිර වලනයන් ඇති කරවයි. ඒ අනුව විත්තකිරියවායෝධාතුව කයෙහි පැතිරිම නිසා යටි-ඇසිපිය පහත් වෙයි. උපු-ඇසිපිය ඉහළ යයි. එසේ තැති වයන්තානුසායෙන් මෙන් ඇසිපිය විවර කරවන්තෙක් තැත. ඒ අනුව දරුණන කංතාය සිදු කරමින් වක්බුවික්දුක්දණය (ඇසේ සිත) හටගනී. මෙසේ පෙනීමේ කංතාය පිළිබඳ ව මතා නුවණීන් යුක්ත වීම අසම්මෝහසම්පත්ක්දුක්දය සි. එය තවදුරටත් 1. මූලපරික්ද, 2. ආගන්තුකතාව 3. තාවකාලිකභාව වශයෙන් ද වටහා ගත යුතු ය.

### 1) ‘මූලපරික්ද’ හෙවත් මූලින් මූලට පිරිසිද දකීම.

හවඩිගාවඡ්ජනක්වේව - දස්සනං සම්පටිචිජනං,  
සන්තිරණං වොත්ථපනං - ජවනං හවති සත්තමං.

දිගා-අනුදිගා බැලීමෙහි දී හවාඩිග සිත, ආවර්තන සිත, වක්බුවික්දුණය, සම්පටිචිජන සිත, සන්තිරණ සිත, වොත්ථපන සිත යනාදි වශයෙන් සිත් ගණනාවක් අනුපිළිවෙළින් පහළ

විමෙනි, පෙනීම සිදු වන්නේ.

පූර්වහවයේ මරණාසන්න ජවන්-සිතට අරමුණු වූ දෙය ම අරමුණු කරමින් ප්‍රතිසන්ධි-සිතට සමාන ව මරණය තෙක් නැවත නැවත ඇති වන සිතක් තිබේ. සිත් පරම්පරාව නො සිදී, සත්ත්වයා එම ආත්මභාවය තුළ ජ්‍යෙන් වන්නේ හවාඩිග නමින් හැඳින්වෙන එම සිත් පරම්පරාව නිසා ය. හවයේ පැවැත්මට හේතුවක්-කරුණක් වන නිසා එම සිත්, 'හවාඩිග සිත්' නමින් හදුන්වනු ලැබේ. අන් සිතක් නැති සැම විටක ම හටගන්නේ මෙම හවාඩිග සිත් ය. මෙම හවාඩිග සිත්වලින් හවාඩිග කෘත්‍යය සිදු කරනු ලැබේ\*. ඇසට රුපයක් යොමු වූ විට මෙම හවාඩිග සිත් පෙළ සිදිමින් ඇසට යොමු වූ රුපාරම්මණය මෙනෙහි කරන පක්ෂවද්වාරාවත්තන සිත පහළ වේ. එයින් ආවර්ථන කෘත්‍යය සිදු කරනු ලැබේ. අනතුරු ව එම සිත නිරුද්ධ වෙමින් දරුණෙන කෘත්‍යය සිදු කරන්නා වූ වක්බුවික්ද්‍යුණය පහළ වේ. එම සිත නිරුද්ධ වූ පසු ඇසට යොමු වූ එම රුපාරම්මණය පිළිගන්නා සම්පරිච්චන සිත පහළ වේ. එය නිරුද්ධ වූ පසු රුපාරම්මණයේ ස්වභාවය වීමසන සන්තීරණ-සිත, සන්තීරණ-කෘත්‍යය සිදු කරමින් පහළ වේ. ඒ සිත නිරුද්ධ වෙමින් අනතුරු ව පහළ වන, රුපාරම්මණයේ ස්වභාවය තීරණය කරන්නා වූ 'වොත්පන'-සිත, ව්‍යවස්ථාපන (වොත්පන) කෘත්‍යය සිදු කරයි. එම සිත නිරුද්ධ වූ පසු සන්වරක් ජවන්-සිත් පහළ වේ. 'ජවන්'-සිත් යනුවෙන් අදහස් කෙරෙන්නේ අරමුණ පැහැදිලි ව දැනගැනීම පිළිබඳ මෙන් ම, ඒ ඒ ක්‍රියා සිදු කිරීම පිළිබඳ ව අධික වේගයක්, අධික වීරයයක් ඇති සිත් ය\*. එහි දී ප්‍රථම ජවන්-සිතෙන් 'මේ ස්ත්‍රීයක් ය, මේ පුරුෂයෙක් ය' ආදි වශයෙන් අරමුණෙහි ඇලීම්, ගැලීම්, මුලා වීම වශයෙන් ඉදිරිය හා අනුදිගා බැලීමක් සිදු නො වේ.

දෙවන, තෙවන, සිවුවන, පස්වන, සවන හා සන්වන ජවනයන්ගෙන් ද එසේ ම (ඇලීම්-ගැලීම් ආදිය) සිදු නො වේ. යුද්ධභූමියක පිළිවෙළින් සිටි යුද්ධභටයන් එකිනෙකා අනුපිළිවෙළින් වැටී මීය යන්නා සේ අනුපිළිවෙළින් ජවන් විත්තවීම් රාභියක් හටගෙන බිඳී ගිය කල්හි අනතුරු ව හටගන්නා සිත්වලිනි, 'මේ ස්ත්‍රීයක් ය, මේ පුරුෂයෙක් ය' යනාදි

වශයෙන් අරමුණෙහි ඇලෙමින් හා ගැටෙමින් දිඟා-අනුදිඟා බැලීම සිදු වන්නේ. මෙසේ පෙනීමේ කඩත්‍යය දිගින් දිගට (මුලින් මුලට) විමසා බලන කළේහි ඒ ඒ කඩත්‍යය සිදු කරන සිත් පරම්පරාවකින් දිඟා-අනුදිඟා බැලීම සිදු වනු විනා එසේ බලන්නා වූ සත්ත්වයෙකු-පුද්ගලයෙකු නැති බව වැටහෙන්නේ ය. මෙමෙස නුවණින් දැකීම ‘මුලපරික්ද්‍යා’ වශයෙන් අසම්මෝහසම්පත්ක්ද්‍යය ඇති කර ගැනීම බව වටහා ගත යුතු ය. (\*අතිපුළුණීය රේරුකානේ වන්ද්‍යිමල ස්වාමීන්ද්‍යන් වහන්සේගේ ‘අහිඛරමයේ මුලික කරුණු’ ග්‍රන්ථයෙහි සඳහන් පරිදි මෙම විවරණය දක්වා ඇත.)

## 2) ‘ආගන්තුකතාව’ (ආගන්තුක වශයෙන් නුවණින් සැලකීම.)

වක්ෂ්‍රද්වාරයට රුප-අරමුණක් යොමු වූ කළේහි හවාඩිග වලනයේ පටන් වොත්පන සිත දක්වා ඇති පක්ෂ්‍රවද්වාරාවඡ්ජනාදී සිත්වලින් ආවර්ජන කඩත්‍යයන් සිදු කොට නිරුද්ධ වූ පසු ව ය, ජවන්-සිත් උපදින්නේ. ඒ අනුව, ජවන්-සිත් පලමු ව හටගත් පක්ෂ්‍රවද්වාරාවඡ්ජනාදී සිත්වලට නිවස වූ වක්ෂ්‍රද්වාරයට පැමිණි ආගන්තුක-පුරුෂයෙකු වැනි ය. යමක් ඉල්ලා ගැනීම සඳහා අන් නිවසකට පැමිණි ආගන්තුක-පුරුෂයෙකු විසින් ගෙහිමියා ද නිහඹ ව සිටින කළේහි අන් අයට කටයුතු අණකිරීම ආදිය සිදු කිරීම තුසුදුසු ක්‍රියාවකි. එපරිදීදෙන් ම පක්ෂ්‍රවද්වාරාවඡ්ජනාදී සිත්වලට නිවස වූ වක්ෂ්‍රද්වාරයෙහි පහළ වන්නා වූ එම ආවර්ජනාදී සිත්වලින් ද අරමුණු පිළිබඳ ඇලීම, ගැටීම, මුළා වීම ආදියක් සිදු නො වන කළේහි ජවන්සිත්වලින් එම අරමුණෙහි ඇලීම - ගැටීම - මුළා වීම තුසුදුසු ය, යනුවෙන් මෙසේ ආගන්තුකතාව වශයෙන් ද අසම්මෝහසම්පත්ක්ද්‍යය ඇති කර ගත යුතු ය.

## 3) ‘තාවකාලිකභාව’ (තාවකාලික වශයෙන් නුවණින් සැලකීම.)

වක්ෂ්‍රද්වාරයෙහි, වොත්පන හෙවත් අරමුණෙහි ස්වභාවය විනිශ්චය කරන්නා වූ ව්‍යවස්ථාපන විත්තය අවසන් කොට ඇති විටි-සිත් හටගෙන බිඳී යන කළේහි ඒ සමග ඇති වන සම්පූර්ණක්ත වෙළතසික-ධර්ම ද ඒ ඒ සිත් සමගින් ම

බිඳී යයි. මෙම විත්ත, වෙතසිකයන් ඔවුනොවුන් පිළිබඳ දැකීමක් නො කරන බැවින් ඒ සිත් තාවකාලිකයෝ ය. එක නිවසක වසන්නා වූ අවශේෂ සියලුදෙනා ම මිය ගිය කළේහි ගේප වූ එහෙත් අනතුරු ක්‍රමයෙහි මිය යන අනෙකා විසින් තැපුම්, ගැයුම් ආදියට ඇලුම් කිරීම තුළුදුසු වන්නකි. එපරිද්දෙන් ම එක ම වක්‍රීද්වාරයෙහි හටගන්නා ආචරණනාදී සිත් සම්පූර්ණක්ත වෙතසික සමගින් හටගෙන ඒ ඒ ක්‍රමයෙහි ම බිඳී ගිය කළේහි අනතුරු ව හටගෙන බිඳී යන්නා වූ ජවන්-සිත්වලින් අරමුණෙහි ඇලීම් - ගැටීම් - මුලා වීම් වශයෙන් ඇලුම් කිරීම තුළුදුසු ම ය. මෙසේ නාම-ඩරමවල තාවකාලික බව සලකමින් ද අසම්මෝහසම්පත්ක්‍රේය ඇති කර ගත යුතු ය.

#### **4) ස්කන්ධ වශයෙන් තුවණින් සැලකීම.**

දිගා-අනුදිගා බැලීමෙහි දී ඇසෙන් (වරණ) රුපයන් රුපස්කන්ධයට අයත් වේ. රුප දකින්නා වූ සිත, වික්‍රේත්ස්කන්ධය යි. එය භා යෙදුණු විදීම (වේදනා වෙතසිකය), වේදනාස්කන්ධය යි. රුපාරම්මණය හඳුනා ගැනීම සක්‍රේත්ස්කන්ධය යි. ස්පර්ශය ආදි අවශේෂ වෙතසික-ඩරම පස සැබ්ලාරස්කන්ධය යි. මෙසේ පක්‍රේච්ස්කන්ධය එක්වීමෙන් දිගා-අනුදිගා බැලීම සිදු වෙයි. එහි ලා බැලීමේ කෘත්‍යය සිදු කරන්නා වූ සත්ත්වයෙකු කෙසේ ලැබේ ද? එය පූදේක් ස්කන්ධයන්ගේ සමවාය පමණි.

#### **5) ආයතන වශයෙන් තුවණින් සැලකීම.**

දිගා-අනුදිගා බැලීමෙහි දී, ඇසෙහි ප්‍රසාදය (වක්‍රීජ්පසාද) - වක්බායතනය යි. අරමුණු වන (වරණ) රුප - රුපායතනය යි. රුප දැකීමේ සිත (වක්බාවික්‍රේත්ස්කන්ධය) - මනායතනය යි. වේදනා ආදි සම්පූර්ණක්ත වෙතසික-ඩරම සත ධම්මායතනය යි. මෙම ආයතන සතරෙහි එක්වීමෙන් දිගා-අනුදිගා බැලීම සිදු වෙයි. එහි ලා බැලීමේ කෘත්‍යය සිදු කරන්නා වූ සත්ත්වයෙකු කෙසේ ලැබේ ද? එය පූදේක් මෙම ආයතනයන්ගේ සමවාය පමණි.

## 6) ධාතු වශයෙන් නුවණීන් සැලකීම.

දිගා-අනුදිගා බැලීමෙහි දී, ඇසේහි ප්‍රසාදය වක්බූධාතුව සි. ඇසට පෙනෙන (වර්ණ) රුප, රුපධාතුව සි. රුප දැකින්නා වූ සිත, වක්බූච්ඡාත්තාතුව සි. එය හා සම්පූර්ණක්ත වේදනා ආදි වෙතසික-දරම හත දම්මධාතුව සි. මෙසේ එම බාතුන්ගේ එකවීමෙන් දිගා-අනුදිගා බැලීම සිදු වෙයි. එහි ලා බැලීමේ කෘත්‍යය සිදු කරන්නා වූ සත්ත්වයෙකු කෙසේ ලැබේ ද? එය නුදේක් බාතුන්ගේ සමවායක් පමණි.

## 7) පව්චය (ප්‍රත්‍යාය) වශයෙන් නුවණීන් සැලකීම.

දිගා-අනුදිගා බැලීමෙහි දී, ඇසේහි ප්‍රසාදය (වක්බූජ්ප්‍රසාද), 'නිස්සය' ප්‍රත්‍යාය සි. ඇසට පෙනෙන රුප, 'ආරම්මණ'ප්‍රත්‍යාය සි. ආවර්ජන විත්තය, 'අනන්තර', 'සමනන්තර', 'අනන්තරුපනිස්සය', 'නත්ලී', 'විගත' ප්‍රත්‍යාය නම් වේ. ආලෝකය, උපනිස්සය ප්‍රත්‍යාය සි. වේදනා ආදි සම්පූර්ණක්ත වෙතසික හත 'සහජාත', 'අක්ක්‍යමක්ක්‍ය', 'නිස්සය', 'සම්පූර්ණත්ත', 'අත්ලී', 'අවිගත' ප්‍රත්‍යාය නම් වේ. එහි ලා බැලීමේ කෘත්‍යය සිදු කරන්නා වූ සත්ත්වයෙකු කෙසේ ලැබේ ද? එය නුදේක් ප්‍රත්‍යායයන්ගේ සමවායක් පමණි.

මෙසේ ස්කන්ධ, ආයතන, ධාතු, ප්‍රත්‍යාය වශයෙන් නුවණීන් සලකමින් ද අසම්මෝහසම්පත්ක්ක්‍යය පුහුණු කළ යුතු අයුරු වටහා ගත යුතු ය. ආලෝකිත-විලෝකිත (දිගා අනුදිගා බැලීම) මුල් කර ගෙන වත්සම්පත්ක්ක්‍යයන් වඩා සම්පූර්ණ කළ යුත්තේ මෙලෙසිනි.

හාවනානුයෝගී යෝගාවච්චයා ඉදිරියට යැමෙහි ද - ආපසු හැරී ඒමෙහි ද (අහික්කන්තේ-පටික්කන්තේ) හා දිගා-අනුදිගා බැලීමෙහි ද (ආලෝකිතේ-විලෝකිතේ) මෙන් ම අත්-පාහැකිලිමෙහි ද - දිගු කිරීමෙහි ද ද (සම්මික්ෂ්තේ-පසාරිතේ) වතු-සම්පත්ක්ක්‍යයන් යුත්ත විය යුතු ය.

සම්මික්ෂ්තේ-පසාරිතේ යන්නෙන් අදහස් කෙරෙන්නේ අත්-පා ආදි ගැටිරාවයට පුරුක්වලින් (සන්ධිවලින්) හැකිලිම හා දිගහැරීම සි. එය ද සිතට වසග ව (සිතෙන සිතෙන පරිදි) නො කර අත්-පා හැකිලිමෙහි හා දිගු කිරීමෙහි අරථ-අනරථ

නුවණින් සලකා බලමින් අර්ථය වටහා ගැනීම  
සාත්ථකසම්පත්ක්දේශය යි. වැඩි කාලයක් අත්-පා හකුවා ගෙන  
 හෝ දිගු කර ගෙන සිටින්නහුට මොහොතක් මොහොතක් පාසා  
 දුක් වේදනා ඇති වන බැවින් සිත එකග නො වේ.  
 කමටහනෙහි සිත මැනවින් නො පිහිටයි. එනිසා ම  
 විශේෂත්වයකට පත් වීමට නො හැකි වේ. නුවණින් විමසා සූදුසු  
 කාලයෙහි අත්-පා හැකිලිමෙහි යෙදෙන යෝගාවචරයාට දුක්  
 වේදනා ඇති නො වේ. සිත මනා ව එකග වේ. කමටහන  
 වැඩිම වශයෙන් විපුල බවට පත් වේ. එනිසා ම විශේෂත්වයකට  
 පත් වීමට හැකි වේ. අත්-පා හැකිලිමෙහි හා දිගු කිරීමෙහි  
 අර්ථාතරථ බව මෙසේ වටහා ගත යුතු ය. අර්ථයක් ඇති  
 කළේහි ද අත්-පා හැකිලිමෙහි හා දිගු කිරීමෙහි සජ්පාය-අසජ්පාය  
 (සූදුසු-නුසූදුසු) බව සලකා සජ්පාය (සූදුසු) බව ම සැලකීම  
සජ්පායසම්පත්ක්දේශය යි. ඒ පිළිබඳ උදහරණ කිහිපයක්  
 මෙසේ යි. මහසැමැවෙහි තරුණ හිකුත්ත් පිරිසක් ධර්මය  
 සජ්කඩායනා කරමින් සිටි අතර ඔවුන් පිටුපස තරුණ හිකුත්ත්හු  
 අසුන් ගෙන සිටියන. එක් තරුණ හිකුත්ත්වක් නො සැලකිල්ලෙන්  
 අත දිගු කරන විට තරුණ හිකුත්ත්යකගේ සිරුරෙහි වැදි  
 කායසංසරගය ඇති විය. එයින් භටගත් රාගය නීසා දෙදෙනා ම  
 ගිහි බවට පත් වුහ. තව ද හිකුත්ත්වක් පා දිගු කරනුයේ  
 නො සැලකිල්ලෙන් බව නීසා ගිනිගොඩකට දිගු කළේ ය. එයින්  
 ඇට දක්වා ම පාදය දැවී ගියේ ය. තවත් හිකුත්ත්වක්  
 නො සැලකිල්ලෙන් තුළසකට පාදය දිගු කළේ ය. එහි වූ  
 සරපයෙක් ඒ හිකුත්ත්වට ද්ථ්ට කළේ ය. තවත් හිකුත්ත්වක් සිවුරින්  
 වට කළ කුටියක වැඩසිටිනුයේ දක්ඛෙහි ගැටෙන සේ  
 නො සැලකිල්ලෙන් අත දිගු කළේ ය. එහි වූ සරපයෙක් ඒ  
 හිකුත්ත්වට ද්ථ්ට කළේ ය. එනිසා මෙලෙස ‘අසජ්පාය’ (නුසූදුසු)  
 ආකාරයට අත-පය දිගු නො කර ශීල-සංවර, සති-සංවර  
 ආදියෙන් යුතු ව සූදුසු අයුරින් ම හැකිලිම-දිගහැරීම කළ යුතු ය.  
 මෙය සජ්පායසම්පත්ක්දේශය යි.

කමටහන අත් නො හැර අත්-පා දිගු කිරීම, හැකිලිම  
ගෝවරසම්පත්ක්දේශය යි. ඒ සඳහා තිදිසුනක් ලෙස පුරාණ එක්  
 මහතෙරුන් වහන්සේනමකගේ කථාපුවත ගෙනහැර දක්විය

හැකි ය. ඒ මහතෙරුන් වහන්සේ දිනක්, දහවල විවේකයෙන් වැඩහිදින ස්ථානයෙහි අතවැසි ශිෂ්‍ය-පිරිස සමගින් කජා කරමින් වැඩහිදිනුයේ ශීඝු ව (ඉක්මනින්) අත හකුලා තැවත අත තිබුණු තැන ම තබා තැවත සෙමින් අත හැකිලැ සේක. එවිට අතවැසි පිරිස ඒ ගැන විමසමින් “ස්වාමීන්, ඉක්මනින් අත හකුලා තැවත අත තිබුණු තැන ම තබා තැවතත් අත සෙමින් හකුලන ලද්දේ කටර හෙයින් දී” සි යනුවෙන් ප්‍රශ්න කළහ. “අයුෂ්මතුනි, මා විසින් භාවනා මනසිකාරය ආරම්භ කළ තැන් පටන් මින් පෙර කිසිදු අවස්ථාවක කමටහන අත්හැර (භාවනා වශයෙන් මෙනෙහි නො කර) අත හැකිලීම නො කරන ලදී. එහෙත් දුන් ඔබ වහන්සේලා සමගින් කජා කරමින් සිටි තිසා භාවනා වශයෙන් මෙනෙහි නො කර මා විසින් අත හකුලන ලදී. ඒ තිසා තැවත තිබුණු තැන ම අත තබා තැවතත් අත හැකිලිවෙමි” සි කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක. “සායු! සායු!! ස්වාමීන්, හික්ෂුන් වහන්සේලා නම් මෙබදු පැවතුම්වලින් යුක්ත විය යුතු ය” යනුවෙන් ශිෂ්‍ය පිරිස එයට සායුකාර දුන්හ. එපරිද්දෙන් කමටහනින් වෙන් නො වී අතපය හැකිලීම-දිගු කිරීම ගෝවරසම්පත්ක්ද්‍යය සි.

අත්-පා දිග හරින, හකුලවන ආත්මයක් ගරීරාභ්‍යන්තරයෙහි තැක. පෙර සඳහන් කළ ආකාරයට විත්තකිරිය-වායෝධාතුව කයෙහි පැතිර යාමෙන්, කායික වලනයන් සිදු වේ. නුලේ බලයෙන් ලි-රුක්ඛ්‍යයෙහි අත්-පා කියා කරන්නාක් මෙන් - තැට්ටෙන්නාක් මෙන් (එහා-මෙහා වලනය කරන්නාක් මෙන්) මිනිසුන්ගේ අත්-පා දිග හැරීම හා හැකිලීම සිදු වන්නේ ද හේතු-එල වශයෙන් බව මතා නුවණින් අවබෝධ කරගැනීම අසම්මෝහසම්පත්ක්ද්‍යය සි. අත්-පා දිග හරින - හකුලන විට ඒ පිළිබඳ ව ‘සම්පත්නකාරී’ බව පුරුදු කෙරෙමින් භාවනා වඩා කළ යුත්තේ මෙසේ ය.

තව ද යෝගාවච්ච හික්ෂුව සිවුරු පොරවන විට ද පාත්‍රය පරිභරණය කරන විට ද සම්පත්නකාරී විය යුතු බව “සඩ්සාරීපත්තවීචරධාරණේ සම්පත්නකාරී හෝති” යන්නෙන් පැවෙසයි. සිතක් පහළ වූ සැකින් ම සිවුරු පෙරවීම

නො කොට ඒ පිළිබඳ ව නුවණින් සලකා බැලිය යුතු ය. 'මා මෙම සිවුරු පොරවන්නේ ශිත-උෂ්ණාදියෙන් වැළකීමට ය' යනාදි වශයෙන් නුවණින් සලකමින් භාග්‍යවතුන් වහන්සේ වදාල ලෙස සිවුරු පෙරවීමේ අර්ථ සැලකීම සාත්ථකසම්පර්ක්කාදය ය. උෂ්ණාධික ගෘරයක් ඇති දුර්වල සිරුරක් ඇති හිකුතුවකට සැහැල්ල සිවුරක් යෝගා වේ. දුර්වලයාට සන සිවුරන් ශිතයෙන් පෙළෙන්නාට සැහැල්ල සිවුරන් නුසුදුසු (අසජ්පාය) ය. ඇතැමි හිකුතුවකට, නිතර මැසීම ආදි වශයෙන් පිළියම් කරන්නට සිදු වන පළිබෝධ සහිත වූ දිරාපත් සිවුරක් ද නුසුදුසු (අසජ්පාය) ය. කැලයක තනි ව වෙසෙන හිකුතුවකට වටිනා වස්තුයෙන් කළ දුටුවන්ගේ සිත් තුළ ලෝහය ඇති කරවන ආකාරයේ සිවුරක් පරිහරණය කිරීම නුසුදුසු ය. සලකුණු කිරීම ආදි වශයෙන් මිල්‍යාආජ්වයෙන් ලබා ගත් සිවුරක් පරිහරණය කිරීමෙන් අකුසල ධර්ම වැඩි කුසල ධර්මයන් පිරිහෙන බැවින් මිල්‍යාආජ්වයෙන් ලත් සිවුරු සැමට ම නුසුදුසු (අසජ්පාය) ය. එසේ නොමැති ව කැප වශයෙන් ලැබුණු සිවුරු සැමට සුදුසු (සජ්පාය) ය. සිවුරු දුරීම පිළිබඳ සජ්පායසම්පර්ක්කාදය මෙලෙස වතහා ගත යුතු අතර සිවුරු පෙරවීම ආදි අවස්ථාවල ද ද කමටහනින් නොර නො වීම ගෝචරසම්පර්ක්කාදය ය.

තව ද සිවුරු පොරවන්නා වූ 'තමා' (ආත්මය) වශයෙන් සැලකිය හැකි කිසිවෙක් ගෘරය අහුන්තරයෙහි තැත. සිවුරු පෙරවීමේ වේතනාට අනුව කය පුරා පහළ වී පැතිරි යන විත්තකිරියවායේදාතුව නිසා සිවුරු පෙරවීමේ ක්‍රියාවලිය සිදු වේ. එහි ලා සිවුර මෙන් ම කය ද වේතනා පහළ නො කරවන 'රුප' ධර්ම පමණි. 'මා විසින් කය පොරවන ලදා'ය ක්‍රියා සිවුර දන්නේ තැත. 'සිවුරෙන් මා වසන ලදා'ය ක්‍රියා රුපී-කය ද ඒ ගැන නො දනී. ලියෙන් කළ රුපයක් පටපිළියෙන් වසන්නේ යම් සේ ද එසේ ම සිවුරෙන් කය වැසීම වනාහි ධාතුමාතුයක් ධාතු මාතුයකින් ආවරණය කිරීමක් පමණි. එනිසා යහපත් සිවුරක් ලැබ එයින් සොමනස් නො විය යුතු ය. අයහපත් සිවුරක් ලැබ එයින් දෙමිනස් නො විය යුතු ය. මෙලෙස නුවණින් යුතු ව සිවුරු පෙරවීම ඒ පිළිබඳ අසම්මෝහසම්පර්ක්කාදය ය.

පාත්‍රය දැරීමෙහි දී සම්පත්ක්ද සතර සම්පූර්ණ කළ යුතු අයුරු මෙසේ ය. ජිඩුසිගා වැඩිම සඳහා පාත්‍රය අතට ගන්නා යෝගාවවර හිකුතුව එය වහා එක්වර ම අතට නො ගෙන පාත්‍රය අතට ගැනීමේ අර්ථය තුවණින් විමසමින් 'මම මේ පාත්‍රය ගෙන ජිඩුසිගා ගොස් හිකුතාව (ආහාර) ලබා ගන්නෙමි'යි කියා පාත්‍රය අතට ගැනීමෙන් සැලසෙන්නා වූ ප්‍රයෝග්‍යනය හෙවත් අර්ථය සැලකීම සාත්ථකසම්පත්ක්දය යි. තව ද කෙසෙ සිරුරක් ඇති හිකුතුවකට බර පාත්‍රයක් දැරීම තුසුදුසු (අස්ථ්‍යාය) ය. මැනවින් පිරිසිදු කිරීමට නො හැකි පාත්‍රය ද පරිහරණයට සුදුසු නො වන අතර සෞරුන්ගෙන් විපත් පැමිණිය හැකි නිසා මැණික් පැහැයෙන් යුතු පාත්‍රය ද පරිහරණයට තුසුදුසු ය. එමෙන් ම නිමිති කිරීම ආදියෙන් අකැප වශයෙන් ලත් පාත්‍රය ද පරිහරණයට තුසුදුසු ය. මෙබදු තුසුදුසුතාවන්ගෙන් තොර වූ පාත්‍රය පරිහරණයට සුදුසු ය. මෙලෙස සුදුසු-තුසුදුසුහාවය වටහා ගෙන සුදුසු - කැපසරුප් පිළිවෙළ තුවණින් සැලකීම සාත්ථකසම්පත්ක්දය යි. පාත්‍රය පරිහරණය කිරීමෙහි දී ද භාවනා කමටහනින් වෙන් නො වීම ගෝචරසම්පත්ක්දය යි. පාත්‍රය අතට ගැනීමේ තේත්තාව අනුව විත්තකිරියවායෝඛාතුව කය පුරා පැතිරී යාම නිසා පාත්‍රය ගැනීමේ ක්‍රියාව සිදු වේ. එහි ලා පාත්‍රය ද අවෙතනික වස්තුවකි. අත්වල රුප ද අරමුණු දැනීමෙන් තොර වූ ප්‍රුදේක් රුපමාත්‍රයකි. එනිසා 'අප විසින් පාත්‍රයක් ගන්නා ලදා'යි කියා අත් ද නො දන්නා අතර 'අත්වලින් මා ගෙන ඇතැම්'යි කියා පාත්‍රය ද නො දනී. ගිනියම් වූ පාත්‍රයක් ඔහිඅඩුවකින් අල්වා ගන්නාක් මෙන් ධාතු රසක් විසින් තවත් ධාතු රසක් ගන්නා ලදා'යි යනුවෙන් තුවණින් වටහා ගත යුතු ය. මෙසේ තුවණින් දකිමින් පාත්‍රය පරිහරණය කිරීම අසම්මෝජසම්පත්ක්දය යි.

අත්-පා සිදින ලදු ව එයින් වැශිරෙන ලේ, සැරව වැකුණු සිරුරු ඇති ව නිලමැස්සන් විසින් පිරිවරණ ලද අනාථයන් දකින කාරුණික මත්‍යාංශයෙක් ඔවුන්ට වණ ඔතා ගැනීමට රෙදි ද මාශය දමා ගැනීමට භාජන ද ගෙනවුත් දෙති. එලෙස වණ ඔතා ගැනීමට ලැබෙන ඇතැම් රෙදි කැබලි නොද තත්ත්වයෙන් පවතින අතර ඇතැම් රෙදි කැබලි දිරාගිය කඩමාලු ය. බෙහෙන්

දමන ඇතැම් භාජන හොඳ තත්ත්වයෙන් පවතින අතර ඇතැම් භාජන අණෝජන ඒවා ය. එහෙත් වණ ඔතා ගැනීමට අන්‍යායන්ගෙන් ලැබෙන රේදී කැබලි හා මුළු දමා ගැනීමට ලැබෙන භාජන කෙබඳ තත්ත්වයෙන් පැවතුණුත් අනාථයේ ඒ ගැන සතුවූ වීම හෝ නො සතුවූ වීම නො කෙරෙනි. එසේ ම යෝගාවචර හිකුතුව ද තමාට ලැබෙන සිවුරු වනාහි වණ ඔතා ගැනීමට අනාථයන්ට ලැබෙන රේදී කැබලි මෙන් ද තමාට ලැබෙන පාතුය හා එයට ලැබෙන ආහාර වනාහි අනාථයන්ට ලැබෙන බෙහෙත් දමන බදුන් හා ඒවාට ලැබෙන බෙහෙත් මෙන් ද සලකා තමන් වහන්සේට ලැබෙන සිවුරු-පාතුදිය ගැන සෞම්‍යාච්, දෙම්‍යාච් නො වෙමින් බාතු වශයෙන් සලකා පරිගරණය කිරීම සිවුරු-පාතු දීරීම පිළිබඳ උතුම් වූ අසම්මෝහසම්පත්ක්‍රේයය යි.

තමා අදින, පලදුන වස්තු හා පරිගරණය කරන භාණ්ඩ පිළිබඳ ව නුවණින් සලකමින් සම්පත්තානකාරී වීම සිදු කළ යුත්තේ මෙසේ ය.

යෝගාවචර හිකුතුව පාතු, සිවුරු දීරීමෙහි දී සම්පත්තානකාරී වන ලෙසින් ම ‘අසිනේපිනේබායිනේසායිනේ සම්පත්තානකාරී හෝති’ යනුවෙන් දැක්වෙන පරිදි පිණ්ඩපාතය වැළදීමෙහි දී ද කැද ආදිය පානය කිරීමෙහි දී ද කැවිලි ආදිය කැමෙහි දී ද මිපැණි ආදිය රස විදිමෙහි දී ද සම්පත්තානකාරී විය යුතු ය. යෝගාවචර හිකුතුව පිණ්ඩපාතය වැළදීම ආදි කන - බොන - අනුහව කරන අවස්ථාවල දී භාග්‍යවතුන් වහන්සේ වදුරා ඇති පරිදි ආහාර-පාන ගැනීමේ අර්ථය නුවණින් සැලකීම සාත්‍යාක්‍යම්පත්ක්‍රේයය යි. යෝගාවචර හිකුතුව ආහාර ගැනීමේ අර්ථය මෙසේ නුවණින් සැලකිය යුතු ය. එනම්, ‘මා මෙම ආහාර ගැනීම කරන්නේ ක්‍රිඩා පිණ්ස නො වේ. එමෙන් ම ‘බලමද’, ‘පුරුෂමද’ ආදි ‘මද’ පිණ්ස ද නො වේ. එසේ ම මාගේ මෙම ආහාර ගැනීම ගෘරය අලභිකාර කිරීම, සැරසීම පිණ්සත් නො වේ. මා මෙම ආහාර ගන්නේ පුදෙක් ම මේ කයෙහි පැවැත්ම (ස්ථිතිය), යැහීම හා කුසගිනි වේදනා ආදිය දුරු කරනු පිණ්ස ය. එසේ ම බුන්මවර්යාවට උපකාරයක් වනු පිණ්ස ය. මෙසේ නුවණින් සලකා ආහාර ගැනීමෙන් පැරණි කුසගිනි

වේදනා දුරු වීම ද (අධික ව ආහාර නො ගැනීම නිසා) අභිතින් අපහසුතා ඇති නො වීම ද සිදු වේ. එයින් මාහට පහසුවෙන් ඉරියටු පැවැත්වීම ආදිය ද පහසු විහරණ ද ඇති වන්නේ ය' යනුවෙන් නුවණින් සැලකීම මෙහි ලා ආහාර ගැනීමේ අර්ථය නුවණින් සැලකීම යි.

රජ-ප්‍රණිත-තිත්ත-මධුර ආදි හෝජන අතරින් යම් හෝජනයක් ගැනීමෙන් යමෙකු තුළ අපහසුතා ඇති වේ ද එය ඔහුට නුසුදුසු (අසප්පාය) ය. සලකුණු කිරීම ආදියෙන් ලැබුණු ආහාරපාන පරිහෝග කිරීමෙන් අකුසල ධර්ම වැඩිමත් කුසල ධර්ම පිරිහිමත් සිදු වන නිසා අකැප වශයෙන් ලැබුණු එබදු හෝජන ඒකාන්තයෙන් ම නුසුදුසු (අසප්පාය) ය. කැප ලෙස ලත් හෝජන සුදුසු (සප්පාය) ය. මෙලස සුදුසු-නුසුදුසු බව නුවණින් සැලකීම සප්පායසම්පත්ක්ද්‍යය යි. ආහාර-පාන ගැනීමෙහි දී කරමස්ථානය අත් නො හැර කටයුතු කිරීම ගෝවරසම්පත්ක්ද්‍යය යි.

තව ද ආහාර අනුහව කරන ආත්මයක් ගේරය අභ්‍යන්තරයෙහි නැත. පෙර සඳහන් කළ පරිදි ම විත්තක්‍රියාවායෝධාතුව ගේරය පුරා පැතිරි යාමෙන් ආහාර පිඩු කිරීම, ආහාර පිඩුව මුව දක්වා ගෙන ඒම, මුව විවර කිරීම සිදු වේ. එසේ නොමැති ව යතුරෙන් හෝ යන්තුයකින් හෝ හනු-අැට විවර කරන කිසිවෙක් නැත. විත්තක්‍රියාවායෝධාතුව පැතිරි යාමෙන් ම ආහාර පිඩුව මුවෙහි තැබීමත් උඩ-හනුවේ දත්වලින් මොහොල්-ගසේ කංත්‍යයත්, යටි-හනුවේ දත්වලින් වංගේචියේ කංත්‍යයත් දිවෙන් වනාහි අතින් පෙරලිමේ කංත්‍යයත් සිදු වෙමින් මුව තුළ ආහාර කැබැලි වීම සිදු වේ. අනතුරු ව කෙළවලින් තෙමෙමින් මුව තුළ ආහාර එකට මූසු වීම සිදු වේ. අනතුරු ව එම ආහාර සැන්දෙන් ගෙන ගේරය තුළට යවන කෙනෙක් නැත. මුව තුළ පවතින ආහාර උදරය වෙත ගෙන යන්නේ වායෝධාතුව යි. උදරයට වැටෙන ආහාර පැසවන්නා වූ කෙනෙක් උදරය තුළ නැත. තේජෝධාතුව නිසා පැසීමේ කංත්‍යය සිදු වේ. පැසුණු ආහාර උදරයෙන් බැහැර කරන්නේ වායෝධාතුව යි. මෙලස ආහාර ගැනීම-කැබැලි කිරීම-අැකිරීම-පැසවීම-බැහැර කිරීමාදි කංත්‍යයන් සිදු කරන්නේ

පයිවී-ආපෝ-තේපෝ-වායෝ යන ධාතු සතර ය. එම කඩත්‍යයන් සම්බන්ධිකරණය කරන්නේ වික්ද්‍යාභාතුව යි. මෙලෙස නුවණින් සැලකීම අසම්මෝහසම්පත්ක්ද්‍යය යි. තව ද ආහාරයෙහි පිළිකුල් බව නුවණින් සැලකීය යුතු දස ආකාරයක් පිළිබඳ ව 'ආහාරේපටක්කුලසක්ද්‍ය' භාවතාව යටතේ විස්තර කෙරෙන අතර එම ආකාර අනුව නුවණින් සැලකීමත් අසම්මෝහසම්පත්ක්ද්‍යය යි.

අනතුරු ව 'උච්චාරපසස්සාවකම්මේ සම්පත්තාතකාරී හෝති' යනුවෙන් සඳහන් වන්නේ මල-මූත්‍ර බැහැර කිරීමේ දී සම්පත්තාතකාරී වීම පිළිබඳ ව යි. මල-මූත්‍ර බැහැර කිරීමට අවශ්‍ය වූ විට එය නො කරන කළේහි මූල ගේරයෙන් ඔහදිය ගලයි; ඇස් භුමණය වේ; සිත එකග නො වේ. වෙනත් නොයෙක් රෝගාබාධ හටගනී. අවශ්‍ය වූ විට මල-මූත්‍ර බැහැර කිරීමේ අර්ථය මෙය යි. ඒ අනුව නුවණින් සැලකීම එහි ලාසාත්පකසම්පත්ක්ද්‍යය යි. නුසුදුසු තැන්වල මල-මූත්‍ර පහ කරන හිකුෂුවට ඇවැන් වේ. එමෙන් ම නුසුදුසු තැන්වල මල-මූත්‍ර බැහැර කරන්නාගේ අයස (නුගුණ) පැතිරේ. ජ්විතාන්තරාය පවා සිදු විය හැකි ය. සුදුසු තැන මල-මූත්‍ර බැහැර කරන්නාට එම දුරටිපාක ඇති නො වේ. මෙලෙස සුදුසු බව නුවණින් සැලකීම සජ්පායසම්පත්ක්ද්‍යය යි. මල-මූත්‍ර බැහැර කිරීමෙහි දී පවා භාවතා කරමස්ථානයෙන් වෙන් නො වීම ගෝවරසම්පත්ක්ද්‍යය යි. මල-මූත්‍ර බැහැර කරන්නා වූ ආත්මයක් ගේරය අභ්‍යන්තරයෙහි තැකු. විත්තක්‍රියාවායෝඛාතුව ගේරය ප්‍රරා පැතිරී යාමෙන් මල-මූත්‍ර බැහැර කිරීමේ ක්‍රියාවලිය සිදු වේ. පැසවූ තුවාලයක් පැලැළු කළේහි ලේ, සැරව නො කැමැත්තෙන් ම බැහැර ගලන්නේ යම් සේ ද, දිය බඳුනක දිය පිරි ගිය කළේහි නො කැමැත්තෙන් ම දිය බැහැර ගලන්නේ යම් සේ ද එසේ ම පක්වාගයෙහි භා මූත්‍රාගයෙහි මල-මූත්‍ර පිරි ගිය කළේහි වායු වේගයෙන් තෙරපෙමින් එම මල-මූත්‍ර ද නො කැමැත්තෙන් ම ගේරයෙන් බැහැර වේ. මෙසේ සිරුරෙන් නික්මෙන මල-මූත්‍ර ඒ හිකුෂුවගේ ද නො වේ. අනෙකුගැනී ද නො වේ. භුදේක් ම ගේරයෙහි හටගන් අතුරුලිලයකි. දිය බඳුනකින් පරණ වූ දිය බැහැර කරන විට එම පරණ වූ දිය

වනාහි බදුන සිතු ද තො වේ. අනෙකෙකු සිතු ද තො වේ. මෙලෙස මල-මූත්‍ර බැහැර කිරීම පිළිබඳ ව තුවණ්න් සැලකීම අසම්මෝෂණම්පර්ක්කුය යි.

ଆହାର-ପାନ୍ଦାଦିଯ ଗୈନୀମେହି ଦି ଦି ମଲ-ମୁନ୍ତ ବୈହୀର କିରିମେହି ଦି ଦି ଚମିପର୍ବତକାରୀ ଲେମିନ୍ ନିଵନ୍ ମର ବୈଶମ କଳ୍ପନାରେ ମେଚେ ଯ.

අනතුරු ව 'ගතේ ඩිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හිභාවේ සම්පරානකාරී හෝති' යනුවෙන් දැක්වෙන්නේ යෝගාවචරයා ගමන් කරන විට (ගතේ) ද සිටගෙන සිටින විට (දිතේ) ද හිදුගෙන සිටින විට (නිසින්නේ) ද නිදුගෙන සිටින විට (සුත්තේ) ද නිදි නැති ව - නිදිමරමින් සිටින විට (ජාගරිතේ) ද කථා කරන විට (භාසිතේ) ද කථා නො කර නිහඹ ව සිටින විට (තුණ්හිභාවේ) ද සම්පරානකාරී විය යුතු බව යි. මෙම ක්‍රියාවන් සිදු කිරීමෙහි දින් අර්ථ-අනර්ථ විමසා අර්ථය ම නුවණින් සලකා ගැනීම සාත්ථකසම්පර්ක්‍යුද්‍ය යි. ඒ සැම ක්‍රියාවක් පාසා ම ගිලසංවරය නො බිඳෙන ලෙස සුදුසු (සප්පාය) බව නුවණින් සලකා ගැනීම සප්පායසම්පර්ක්‍යුද්‍ය යි. භාවනා කර්මස්ථානයෙන් වෙත් නොවී සියලු ක්‍රියාවන් සිදු කිරීම ගෝවරසම්පර්ක්‍යුද්‍ය යි. එම සියලු ක්‍රියාවන් පිළිබඳ ව නාම-රුපාදි පරමාර්ථයේ අනුව නුවණින් මෙනෙහි කිරීම අසම්මෝජසම්පර්ක්‍යුද්‍ය යි. ත්‍රිපිටකධර මහාසිව ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ ව මෙසේ වදරා ඇත. "යමෙක් බොහෝ වේලාවක් සක්මන් කොට පසු ව සිටගෙන සිටිමින් මෙසේ නුවණින් සලකයි. එනම්, 'සක්මන් කරන කල්හි පැවති රුපී-අරුපී (රුප-නාම) ධර්මයේ එහි ම නිරුද්ධ වූහ' යනුවෙනි. මෙසේ නුවණින් සැලකීම ගමන් කිරීම පිළිබඳ ව සම්පරානකාරී වීම යි. ධර්මය සප්කධායනා කරමින් හෝ ප්‍රශ්න විසඳුමින් හෝ භාවනා කරමින් හෝ බොහෝ වේලා සිටගෙන සිට පසු ව අසුන්ගෙන මෙසේ නුවණින් සලකයි. එනම් 'සිටගෙන සිට කල්හි පැවති රුපී-අරුපී ධර්මයේ එහි ම නිරුද්ධ වූහ' යනුවෙනි. මෙසේ නුවණින් සැලකීම සිටගෙන සිටිම පිළිබඳ සම්පරානකාරී බව යි. යමෙක් සප්කධායනා කිරීමාදි කටයුතුවල

යෙදේමින් බොහෝ වේලා අසුන්ගෙන සිට පසු ව සයනය කරමින් මෙසේ නුවණින් සලකයි. එනම් 'හිඳගෙන සිටි කල්හි පැවති රුපී-අරුපී ධර්මයේ එහි ම නිරුද්ධ වූහ' යනුවෙනි. මෙසේ නුවණින් සැලකීම හිඳගෙන සිටීම පිළිබඳ සම්පර්ශකාරීන් බව යි. යමෙක් සයනයෙහි වැතිරි සංශෝධනයනා කරමින් හෝ භාවනා කරමින් හෝ නිදගනිමින් හෝ සිට පසු ව තැගී සිට මෙසේ නුවණින් සලකයි. එනම් 'සයනයෙහි වැතිර සිට කාලයෙහි පැවති රුපී-අරුපී ධර්මයේ එහි ම නිරුද්ධ වූහ' යනුවෙනි. මෙසේ නුවණින් සැලකීම නිදිම හෝ නිදිමැරීම පිළිබඳ සම්පර්ශකාරී බව යි. ක්‍රියාකාරී විත්තයන්ගේ පැවැත්ම නිදිමැරීම යි. කඩා කිරීමෙහි දී ඒ පිළිබඳ ව නුවණින් සලකමින් 'මෙම ගබඳය (කටහඩ) වනාහි තොල් ද දත් ද දිව ද තල්ල ද වචන කඩා කිරීමට සිතින් ගන්නා උත්සාහය (ප්‍රයෝගය) ද නිසා හටගනී' යනුවෙන් ආවලෝක කර ගෙන කඩා කරයි නම්, එය සිහිනුවණින් (සති-සම්පර්ශක්‍රේද්‍යයෙන්) යුතු ව කඩා කිරීම යි. බොහෝ වේලාවක් ධර්මය සංශෝධනයනා කරමින් හෝ ධර්මය දේශනා කරමින් හෝ ධර්මසාකච්ඡාවක හෝ යෙදී සිට පසු ව නිහඩ ව සිටීමින් මෙසේ නුවණින් සලකයි. එනම්, 'කඩා කළ කාලයෙහි පහළ වූ රුපී-අරුපී ධර්මයේ එහි ම නිරුද්ධ වූහ' යනුවෙනි. මෙසේ නුවණින් සැලකීම කඩාව පිළිබඳ සම්පර්ශකාරී බව යි. යමෙක් නිහඩ ව බොහෝ වේලාවක් ධර්මය සිහි කරමින් හෝ භාවනා කරමින් හෝ සිට පසු ව මෙසේ නුවණින් සලකයි. එනම්, 'නිහඩ ව සිටි කාලයෙහි පැවති රුපී-අරුපී ධර්මයේ එහි ම නිරුද්ධ වූහ. වික්‍රේද්‍යත්ති සඩ්බ්‍රාත උපාදයරුපයන්ගේ පැවැත්ම ඇති කල්හි කඩා කිරීම වේ. එම වික්‍රේද්‍යත්තිරුප නැති බව නිහඩ ව සිටීම ය' යනුවෙනි. මෙසේ නුවණින් සැලකීම නිහඩ ව සිටීම පිළිබඳ සම්පර්ශකාරී බව යි. මෙලෙස යැමි-ර්ම් ආදි මෙම කුඩා ඉරියටු පැවැත්වීම පිළිබඳ ව අසම්මෙර්හසම්පර්ශක්‍රේද්‍ය අනුව නුවණින් මෙනෙහි කිරීම ම එහි ලා සම්පර්ශකාරී වීම යි.

සම්පර්ශකාරී වීම පිළිබඳ ව සඳහන් වන සැම තැනක දී ම සිහියෙන් (සති) යුතු ව ම සම්පර්ශකාරී විය යුතු බව අදහස් කෙරේ.

මෙලෙස වතුසම්පත්ක්දෙයන් අනුව සම්පත්තාතකාරී වන යෝගාවචර තෙමේ තමාගේ කය අනුව ද අන්‍යයන්ගේ කය අනුව ද කළින් කළට තමාගේ හා අන්‍යයන්ගේ කය අනුව ද නුවණින් දකිමින් (කායානුපස්සනාවන් යුතු ව) වාසය කරයි. එසේ ම රැපස්කන්ධයේ හටගැනීමත් (සමුදය) අභාවයන් (වය) හටගැනීම හා බිඳියාම (සමුදය-වය) දෙකමත් නුවණින් දකිමින් වාසය කරයි.

මෙලෙස කය පිළිබඳ ව නුවණින් දකින යෝගාවචරයට හේතුන් නිසා හටගත් රැප-ස්කන්ධය විනා සත්ත්ව - පුද්ගල - ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් තම කයෙහි නැති බව අවබෝධ වේ. එම අවබෝධය තව දුරටත් සිහිය හා නුවණු (කුණු) දියුණු වීමට හේතු වේ. ක්‍රමයෙන් මෙම විද්‍රෝහනා නුවණු මුහුකුරා යන විට ස්කන්ධලෝකයට අයත් කිසිවක් උපාදනය කර නො ගන්නා තත්ත්වයට නුවණුති යෝගාවචරයා පත් වේ.

මෙලෙස වතුසම්පත්ක්දෙයන් නුවණින් මෙහෙහි කරන සිහිය (සති) පරමාර්ථම විභාගයේ දී අයත් වන්නේ දුක්ඛ-ආර්යසත්‍යයට සි. එම සිහිය (සති ලෙවත්සිකය) හටගැනීමට හේතු වූ පූර්ව හවත්තෘණාව දුක්ඛසමුදය-ආර්යසත්‍යය සි. දුක්ඛ හා සමුදය දෙකෙහි අභාවය දුක්ඛනිරෝධ-ආර්යසත්‍යය සි. එම දුක්ඛනිරෝධය සාක්ෂාත් කිරීම සඳහා හේතු වන ආර්යමාර්ගය වනාහි මාර්ග-සත්‍යය සි. මෙලෙස වතුසම්පත්ක්දෙයන් පාදක කර ගෙන විද්‍රෝහනා වඩන යෝගාවචරයා උතුම් වූ වතුරාර්යසත්‍යය අවබෝධ කරමින් තිවනට (අමෘතධාතුවට) පත් වේ. එනිසා නුවණුති සත්පුරුෂයේ සම්පත්ක්දෙය හාවනාව වඩා නො පමා ව තිවන් සුව අත්විදීමට වැයම් කරත්වා!

**සායු! සායු!! සායු!!!**

### ආශිත ගන්ථ

- ශ දිසනිකායේ මහාසතිපටියාන සුතුය.
- ශ සුමඩ්ලවිලාසිනි-දිසනිකාය අටියකරාව.
- ශ පපක්දවස්සදනි-මඡ්සිමනිකාය අටියකරාව.
- ශ සතිපටියාන හාවනාව - අතිපුරත්නීය නා උයනේ අරියඩම් ස්වාමීණුයන් වහන්සේ.

# ධ්‍රව්‍යනය විතිස දී.

පටිගත කරන ලද ධර්මදේශනා සහ ශ්‍රී සඳ්ධර්ම සංස්දය මගින්  
ප්‍රකාශිත දහම් පොත් [www.theravada.mahavihara.org](http://www.theravada.mahavihara.org),  
[www.sadaham.net](http://www.sadaham.net) යන වෙබ් අඩවි ඔස්සේ ලබා ගත හැකි ය.



ප්‍රකාශනය

ශ්‍රී සඳ්ධර්ම සංස්දය  
'සදහම් සේවණ' විවේකාග්‍රමය  
91/1, ගල්නොටමුල්ල, යක්කල.

විවෘත් තැපෑල: vinayalankara\_sabha@mahavihara.org

වෙබ් අඩවි: [www.theravada.mahavihara.org](http://www.theravada.mahavihara.org)

[www.sadaham.net](http://www.sadaham.net)